



# Ceylon Government Gazette

Published by Authority.

No. 5,373—FRIDAY, OCTOBER 4, 1895.

PART I.—General: Minutes, Proclamations, Appointments,  
and General Government Notifications.

PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.

PART IV.—Marine and Mercantile.

PART V.—Municipal and Local.

*Separate paging is given to each Part in order that it may be filed separately.*

## Part III.—Provincial Administration.

Land Sales:—	PAGE		PAGE
Western Province	...	Land Acquisition Notices	...1099
Central Province	...1083	Land Resumption Notices	... —
Northern Province	...	Notices under "The Forest Ordinance"	... —
Southern Province	...1084	Notices of sale of Arrack, Opium, and Toll Rents	...1100
Eastern Province	...	Notices of sale of Salt and Timber	...1100
North-Western Province	...1089	Notifications of Close Seasons, Infected Areas, &c.	...1103
North-Central Province	...	Specifications under "The Irrigation Ordinance"	...1104
Province of Uva	...1090	Miscellaneous Departmental Notices	... —
Province of Sabaragamuwa	...1094		

## LAND SALES IN THE CENTRAL PROVINCE.

No. 1,498, C. P.

Colonial Secretary's Office,  
Colombo, September 19, 1895.

ON Wednesday, November 13, 1895, at 12 o'clock noon, the Assistant Government Agent for the Matale District will put up to auction, at his office in Matale, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Matale Pallesiya pattu of Matale East District of the Central Province.

Preliminary plan 4,604.

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.
12263	Kabaragala	Mr. A. Melville White	The Crown	Forest	31 1 9

Upset price,—Rs. 40 per acre.

Further information regarding this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matale.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,  
Colonial Secretary.

No. 1,498, C. P.

වම් 1895 ක්වු සැප්තැම්බර් මස 19 වෙනි දින කොළඹ මහසෙනෙවුසාරියාලයේ කන්කෝරුවේදී.

මධ්‍යම දිසාවේ මාතලේ උපළාත්කලාපයේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1895 ක්වු නොවැම්බු මස 13 වෙනි දිනවූ බදද දවල් 12ට මාතලේ කව්වේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

මධ්‍යම දිසාවේ මාතලේ නැගෙනහිරපලායේ මාතලේ පල්ලේසියපත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි එකක්.

සිතියම 4,604.

නො.	ගම.	ඉල්ලීමකාරයාගේ නම.	අයුම.	මහත.
12263	කබරගල	ඒ. මැල්විල් වයිවිමහන්මයා	මුකලාප	අ. රු. ප. 31 1 9
අක්කරයක් රූපියල් 40 සිට විකුණනට පටන්ගනු ලැබේ.				
මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණා සර්වේපර්ජනරාජ්‍යයේ සේවයේදී, විසින්මේ කොන්දේසි ගැන කාරණා මාතලේ උපළාත්කලාපයේ සේවයේදී දැනගත හැකිය.				

ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලට,  
 ජ. නොඵල් වාකර්,  
 මහසෙනෙවුසාරියාලයේ.

LAND SALES IN THE SOUTHERN PROVINCE.

No. 914, s. p.

Colonial Secretary's Office,  
 Colombo, September 26, 1895.

ON Tuesday, November 19, 1895, at noon, and the following days, the Government Agent for the Southern Province will put up to auction, at Elpitiya resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

One hundred and seventeen allotments of land situated in the Bentota-Wallalawiti korale, of the Galle District of the Southern Province.

Preliminary plan 4,465.—Niyangama. Claimant—Crown.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.		
				A.	R.	P.
12021	Labuweltenna	Mr. A. T. Broadhurst	Jungle	10	2	6
12022	Labuweldeniya	do.	Deniya	2	0	37
12023	Gallendakanda	—	Chena	2	0	14
12024	Do.	—	do.	0	0	17
12025	Do.	—	Jungle	0	0	17
12026	Do.	—	do.	0	0	8
12027	Do.	Mr. A. T. Broadhurst	do.	4	0	38
12028	Do.	do.	do.	4	2	15
12029	Do.	do.	do.	10	0	18
12030	Uduganwattadeniya	—	Field	1	2	13
12031	Labuweltennawela	Manage Cornelis	Paddy field	4	0	25
12032	Hindeniyawelapollewa	Mr. A. T. Broadhurst	Chena	3	2	2
12033	Do.	do.	Chena and sweet potatoes	0	1	18
12034	Labuweltenna Ihalakattiya	Kariyawasanagama Eddoris	Deniya	0	2	10
12035	Do.	do.	Paddy field	3	2	6
12036	Do. Medakattiya	Mahagama Eddoris	do.	1	3	4
12037	Do. Medapollewa	Gamage Babappu	Chena	0	0	33
12038	Labuweltennawela	do.	Paddy field	2	2	11
12039	Kandehenakumbura	Manage Babappu	do.	1	1	21
12040	Gallindewela	Mahagama Eddoris	do.	1	3	6
12041	Do.	do.	do.	6	2	6
9679	Kirimetigodapolauwa	Preliminary plan 3,898.—Niyangama. B. Vitanachchi Siadoris	Chena	2	2	15
9996	Hindeniyawela	Preliminary plan 3,990.—Niyangama. Kitulduwe Balappu	Field	8	0	31
9199	Andowalaokanda	Preliminary plan 3,748.—Metiwiliya. Mr. J. de Livera, Mudaliyar	Paddy field	0	2	36
9200	Andowalakumbura	do.	do.	2	3	12
9201	Do.	—	Waste land never cultivated	0	0	32
9202	Andowalapollewa	—	Jungle	1	1	11
9203	Do.	Mr. J. de Livera, Mudaliyar	Paddy field	0	1	16
9204	Andowalaowita	—	Bare open owita land	0	3	15
9205	Andowalapollewa	—	Jungle	0	2	31

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.		
				A.	R.	P.
9255	Wallikumbura	Preliminary plan 3,763.—Metiweliya. Mr. J. de Livera, Mudaliyar	Paddy field	4	2	16
11519	Kiriwilaokandakumbura	Preliminary plan 4,367.—Martupitiya. Epage Amaris	Paddy field	0	1	11
11520	Do.	do.	do.	0	0	34
11521	Nadureowita	do.	Owita	0	1	0
11522	Do.	do.	Paddy field	0	0	32
11523	Kiriwilaokanda	do.	do.	0	0	16
11524	Nadureowita	do.	Owita	0	0	21
11525	Kiriwilaokanda	do.	Paddy field	0	0	13
11526	Do.	do.	do.	2	0	30
11527	Do.	do.	do.	0	0	36
10283	Punchipuwakgahahenapolauwa	Preliminary plan 4,080.—Pitigala. B. Pediris and B. Dochanappu	Jungle	8	1	34
10290	Pallehenawela	—	Deniya	0	1	10
11287	Pashaulbalapuwa	Preliminary plan 4,294.—Talgaspe. Sarukkalgige Endo Naide	Paddy field	2	1	10
11288	Haldolawela	Kalutantrige Anagihami	do.	3	2	39
11289	Nugahenawela	Sembuttividanelage Pemanis	do.	1	0	34
11290	Do.	do.	do.	0	1	21
11291	Haldolawela	Don Amaris de Silva	do.	3	3	1
11292	Do.	do.	do.	1	0	16
11293	Gallindewela	Kellapatawitanage Arnolis	do.	3	0	7
11447	Hedawakagahapollewa	Preliminary plan 4,343.—Metiwiliya. H. J. de Livera, Mudaliyar	Garden	2	0	26
12383	Tundolaowita	Preliminary plan 4,509.—Metiwiliya. A. Babappu	Deniya	0	1	29
12384	Do.	do.	do.	5	0	7
12385	Olaganmullapollewa	Preliminary plan 4,510.—Weiheha. M. Pediris Appu	Chena	7	2	38
11850	Meddahena	Preliminary plan 4,441.—Opata. G. Weerasekara, Vidane Arachchi of Opata	Paddy	2	1	0
11851	Rukattanagahaduwa	Udugamasurige Adoris	Grass lands	0	2	5
11852	Battaduwe	do.	Jungle	1	2	34
11853	Dehigahawelamedakattiya	do.	Paddy	5	1	22
11854	Atahaulhena Kapdewatta-addara	do.	Potatoes	0	1	27
11855	Berugodaela Pahalakattiya	Surige Nicoris	Paddy	9	0	33
11856	Kekunagahahena-addaradeniya	Uhanowitage Carolis	do.	2	2	0
11857	Do. ukmaga	do.	Paddy, potatoes	0	1	34
11858	Do. addara	Uhanowitage Harmanis	Paddy	4	1	0
11859	Dehigahawela Ihalakattiya	Surige Nicoris	do.	8	2	26
11860	Millatteganga-addarakattiya	Goluamulla. G. Igonis	Paddy	7	0	30
11861	Millettewela	D. Antho	do.	13	0	7
11862	Millettewela Pahalakattiya	do.	do.	0	3	30
11863	Berugodawela-atmaga.	Opata. O. V. Pichoris	Garden	1	0	0
11797	Gonagalagodaela-adara	Preliminary plan 4,429.—Opata. K. Podisinno	Paddy	1	2	14
11798	Do. ganga-addara	Kalukandewage Janoris	do.	2	2	12
11799	Galalangaliadda	U. O. Adirian	do.	2	0	6
11800	Ganga-addarawelakumbura	do.	do.	1	1	23
11801	Avitawadawiwaddara	A. Podisinno	do.	2	0	38
11802	Do. Elamodera Basnaira	K. Janaris	do.	2	0	0
11803	Duwiaddaraelamodara	U. O. Babichan	do.	4	0	18
11804	Batadombagahadeniya	U. O. Carolis	do.	4	1	0
11805	Batadombagaha Ihalakattiya	Tantrige Abraham	do.	0	2	31
11806	Batadombagahadeniya	U. D. Carolis	do.	0	1	23
11807	Do. Ihalakattiya	Tantrige Abraham	do.	0	1	29
11808	Do. deniya	U. D. Carolis	do.	0	6	26
11809	Pandigodakanada-addaradeniya	S. Meoris alias Niculas	do.	4	3	14
11810	Do.	U. Carolis	do.	5	3	39
11811	Do.	do.	do.	0	2	1
11812	Do. duwa	do.	Garden	0	3	25
11813	Do. Gorakaduwa	do.	Manana	0	2	31
11814	Do. duwa	do.	do.	0	0	30
11815	Pandigodakandeadaraduwa	U. Udaris	Hena	0	2	39
11816	Atahaulhene Pahalakattiya	U. Adirian	Paddy	5	0	0
11817	Do.	do.	do.	0	2	0
11818	Hadidemalawokaowita	A. Adirian	do.	4	0	14
11356	Wellialamanane Ihalaudumulla	Preliminary plan 4,310.—Nawadagala. Ponnampuruma Teneris Appu	Paddy field	1	3	23
11547	Watawalalangawela	Preliminary plan 4,373.—Indepelagoda. Lokuradge Babusa	Paddy field	2	2	28
11548	Atahaulhenabasnaira	Weiheha. Don Siyoria Seneveratna	do.	3	2	4

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.		
				A.	R.	P.
11549	Olagodadeniya	Martupitiya.	Paddy field	0	3	24
11550	Kumburapawara	Hettigamege Salman	Threshing floor	0	0	4
11551	Polgahaduwakumbura	do.	Paddy field	10	0	20
11552	Kotawilapollelawatta	—	Garden	0	3	39
11553	Paweragodellawatta	—	Contains cocoanut trees 20 years old	0	3	24
11554	Wandurandehenaudumulla	Epage Amaris	Paddy field	0	3	39
11564	Koramullakumbura	Preliminary plan 4,377.—Talagaspe.	Paddy field	3	2	27
11565	Pawarapola	Salpadarantupahage Aberan	Garden, 4 cocoanut trees, 3 jak trees, and 8 arecanut trees	0	1	11
11566	Karamullakumbura	do.	Paddy field	3	3	22
11567	Karamullewatta	do.	Owita, 3 jak trees	0	0	23
11568	Do.	do.	Paddy field	0	1	26
11569	Potuwilahena	Kellapatavitanage Arnolis	Chena	0	1	36
11570	Potuwilahanakumbura	do.	Paddy field	5	2	2
11571	Potuwilahanadeniya	do.	Deniya, irrigable	0	2	3
11572	Potuwilahanaduwa	do.	Garden, contains 7 jak plants and a mud hut	0	3	3
11573	Potuwilahanadeniya	do.	Deniya, irrigable	0	2	20
11574	Pussehenaowita	Salpadoratuppaihige Babun Appu	Owita wala land	0	1	11
11575	Pussehenakumbura	do.	Paddy field	2	2	15
11576	Pussehenedeniya	do.	Deniya, irrigable	0	1	9
12377	Balagalawelapollewa	Preliminary plan 4,508.—Naranowita.	Jungle	1	1	38
12378	Balagalawela	Ranchagodage Sudaris	Paddy field	6	3	22
12379	Balagalawelapollewa	do.	Jungle	0	0	1
12380	Balagalawelamedapollewa	do.	Garden overgrown with jungle, two cocoanut trees and two jak trees	0	1	6
12381	Balagalawela	do.	Paddy field	4	3	12
12382	Do. owita or Pusseowita	do.	Owita	0	3	26

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Southern Province.

By His Excellency the Governor's command,  
E. NOEL WALKER,  
Colonial Secretary.

No. 914, S. P.

වර්ෂ 1895 ක්වු සැප්තැම්බර් මස 26 වෙනි දින කොළඹ

මහසෙනෙවියා විසින් නාමයෙන් සේවයේ යොමුවීමේ දින.

දකුණු දිසාවේ මහජනතාවගේ විසින් මෙහි පහත සඳහන් වෙහ ආණ්ඩුව සේවයේ යොමුවීම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1895 ක්වු සැප්තැම්බර් මස 19 වෙනි දින සහ ඊට පසුව දවස්වලදී දවල් 12ට ආල්පිටි තානායමේදී වෙන්දේසිකර විකුණන්නට සෙදෙනවා ඇත.

දකුණු දිසාවේ ගාඵ පලාතේ බේන්තර වලල්ලා විටි කෝරලේ පිහිටා තිබෙන බිම්කැබලි 117ක්.

සියලුම 4,465. තියාගම.

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයා.	අයදුම.	මහත.		
				අ.	රු.	ප.
12021	ලබුවෙල් කැන්ත	ඒ. ටී. බ්‍රොඩ්බර්ස්ට් මහත් මයා	කැලේ	10	2	6
12022	එම දෙකිය	එම	දෙකිය	2	0	37
12023	ගල්ලිද කන්ද	—	බුබුබුම	2	0	14
12024	එම	—	එම	0	0	17
12025	එම	—	කැලේ	0	0	17
12026	එම	—	එම	0	0	8
12027	එම	ඒ. ටී. බ්‍රොඩ්බර්ස්ට් මහත් මයා	එම	4	0	38
12028	එම	එම	එම	4	2	15
12029	එම	එම	එම	10	0	18
12030	ලබුවෙල්කැන්තෙ දෙකිය	—	කුඹුර	1	2	13
12031	ලබුවෙල්කැන්තෙවෙල	මානගේ කෝරතේලිය	වි කුඹුර	4	0	25
12032	හින්දෙකියෙ වෙල පොල්ලාව	ඒ. ටී. බ්‍රොඩ්බර්ස්ට් මහත් මයා	බුබුබුම	3	2	2
12033	එම	එම	එම	0	1	18
12034	ලබුවෙල්කැන්තෙ ඉහල කපිටිය	කාරියවසන්ගමගේ එදුරේස්	දෙකිය	0	2	10
12035	එම	එම	වි කුඹුර	3	2	6
12036	එම මැදකපිටිය	මහගමගේ එදුරේස්	එම	1	3	4
12037	එම මැදපොල්ලාව	ගමගේ බඩපසු	බුබුබුම	0	0	33
13038	එම වෙල	එම	වි කුඹුර	2	2	11

නො.	ඉඩමේ නම.	ඉල්ළුම්කාරයා.	අන්දම.	මහක.
				අ. රු. ප.
12039	කන්දගේනෙ කුඹුර	මානගේ බඬපු	වි කුඹුර	1 1 21
12040	ගල්ලිදේවෙල	මහගමගේ එන්ද්‍රෙරිස්	එම	1 3 6
12041	එම	එම	එම	6 2 6
9679	කිරිමැටිගොඩ පොලව්ව	සිතියම 3,898. ඩී. විතානාච්චි සියද්‍රෙරිස්	මුඩුබිම	2 2 15
9996	සිත්දෙනියෙවෙල	සිතියම 3,990. කිකුල්දූවේ බාලපු	කුඹුර	8 01
9199	අන්ද්‍රෙවෙල ඔකන්ද	සිතියම 3,748. මැටිවිලිය. ජේ. ද ලිවේරු මුදියන්සේ	වි කුඹුර	0 2 36
9200	එම කුඹුර	එම	එම	2 3 12
9201	එම	එම	ගිස්සම	0 0 32
9202	එම පොල්ලාව	එම	කැලාව	1 1 11
9203	එම	එම	වි කුඹුර	0 1.16
9204	එම ඔව්ව	එම	ඔව්ව	0 3 15
9205	එම පොල්ලාව	එම	කැලේ	0 2 31
9255	වල්ලිකුඹුර	සිතියම 3,763. ජේ. ද ලිවේරු මුදියන්සේ	වි කුඹුර	4 2 16*
11519	කිරිවිල ඔකන්දෙ කුඹුර	සිතියම 4,367. මාර්තුපිටිය. ඇපගේ අමාරිස්	එම	0 1 11
11520	එම	එම	එම	0 0 34
11521	නදුරේ ඔව්ව	එම	ඔව්ව	0 1 0
11522	එම	එම	වි කුඹුර	0 0 32
11523	කිරිවිල ඔකන්ද	ඇපගේ අමාරිස්	වි කුඹුර	0 0 16
11524	නදුරේ ඔව්ව	එම	ඔව්ව	0 0 21
11525	කිරිවිල ඔකන්ද	එම	වි කුඹුර	0 0 13
11526	එම	එම	එම	2 0 36
11527	එම	එම	එම	0 0 36
10283	පුත්ච්චි පුවක්ගහගේනෙ පොලව්ව	සිතියම 4,080. දිවිගල. ඩී. ජේදිරිස් සහ දෙමනපු	කැලේ	8 1 34
10290	පල්ලෙගේනෙවෙල	—	දෙනිය	0 1 10
11287	පස්තවුල්බලපුව	සිතියම 4,294. තල්ගස්පෙ. සරුක්කාලියේ එන්ද්‍රෙ	වි කුඹුර	2 1 10
11288	ගල්දෙලෙවෙල	නයිද්‍රෙ	එම	3 2 39
11289	නුග්ගේනෙවෙල	කඩනක්කුගේ අනභිතාමි	එම	1 0 34
11290	එම	සෙමුපිටිවිදුණේලාගෙ පමානිස්	එම	0 1 21
11291	ගල්දෙලේවෙල	එම	එම	3 3 1
11292	එම	දොන් අමාරිස් ද සිල්වා	එම	1 0 16
11293	ගල්ලිදේවෙල	එම	එම	
11447	තැඩවකගහ පොල්ලාව	කැල්ලපතවිතානගේ අර්නෝලිස්	එම	3 0 7
12383	තුන්දෙලුඔව්ව	සිතියම 4,343. මැටිවිලිය. එච්. ජේ. ද ලිවේරු මුදියන්සේ	වත්ත	2 0 26
12384	එම	සිතියම 4,509. ඒ. බඬපු	දෙනිය	0 1 29
12385	බලගන්වුල්ලෙ පොල්ලාව	එම	එම	5 0 7
11850	මැදගේන	සිතියම 4,510. වැසිගේන. ඇම්. ජේදිරිස් අපු	මුඩුබිම	7 2 38
11851	රුක්අත්තනෙගහ දුව	සිතියම 4,441. ඕපාත. ඒ. විරසේකර විදුනආරච්චි	වි	2 1 0
11852	බවදුව	ලඩුගමසුරිගේ අද්‍රෙරිස්	ගනබිම	0 2 5
11853	දෙහිගනුවල මැදකවිටිය	එම	කැලාව.	1 2 34
11854	අටහවුල්ගේන කන්දේවත්ත අද්දර	එම	කුඹුර	5 1 22
11855	බේරුගොඩ ඇලපතල කවිටිය	එම	බතල	0 1 27
11856	කැකුනගහගේන අද්දර දෙනිය	සුරිගේ නිකෝරිස්	වි	9 0 33
11857	කැකුනගහගේන අද්දර ලක්මග	ලකුන්ඔව්වගේ කරෝලිස්	එම	2 2 0
11858	එම අද්දර	එම	වි සහ බතල	0 1 34
11859	දෙහිගහවල ඉහලකවිටිය	එම හර්මානිස් සුරිගේ නිකෝරිස්	වි	4 1 0
11860	මිල්ලන්ගහ අද්දර කවිටිය	යොලුවාමුල්ල.	එම	8 2 26
11861	මිල්ලේවත්තවෙල	ඒ. ඉගෝරිස්	එම	7 0 30
11862	එම	ඩී. අන්තෝ	වි	13 0 7
11863	බේරුගොඩවෙල අත්මග	එම	එම	0 3 30
11797	ගෝනාගල ගොඩඑලඅද්දර	ඕපාත. සිතියම 4,429. කේ. පොඩිසිසිද්දෙ	වත්ත	1 0 0
			වි	1 2 14

නො.	ඉඩමේ නම.	ඉල්ලීමකාරයා.	අන්දම.	මතක. අ. රු. ප.
11798	එම ගහඅද්දර	කළුකන්දේවගේ ජනේරිස්	වි	2 2 12
11799	ගලලභලියද්ද	ඇන්. ඕ. අදිරියන්	එම	2 0 6
11800	ගහඅද්දරවෙලකුඹුර	එම	එම	1 1 23
11801	අවිනාවදුමේඅද්දර	ඒ. පොඩ්සිකුද්දෙ	එම	2 0 36
11802	එම ඇල	කේ. ජනේරිස්	එම	2 0 0
11803	දුමේඅද්දර ඇලමෝදර	ඇන්. ඕ. බණ්ඩන්	එම	4 0 18
11804	බටදෙඹගහදෙකිය	ඇන්. ඕ. කරෝලියස්	එම	4 1 0
11805	බටදෙඹගහ ඉහලකව්විය	තන්තිරියේ ඒබ්‍රහම්	වි කුඹුර	0 2 31
11806	බටදෙඹගහදෙකිය	ඇන්. සී. කරෝලියස්	එම	0 1 23
11807	එම ඉහලකව්විය	තන්තිරියේ ඒබ්‍රහම්	එම	0 1 29
11808	එම දෙකිය.	ඇන්. සී. කරෝලියස්	එම	0 0 26
11809	පාන්තිගොඩ කහඅද්දරදෙකිය	ඇන්. ඕයෝරිස් නොහොන් නිකුලස්	එම	4 3 14
11810	එම	ඇන්. කරෝලියස්	එම	5 3 39
11811	එම	එම	එම	0 2 1
11812	එම දුව	එම	වත්ත	0 3 25
11813	එම ගොරකදුව	එම	මානාන	0 2 31
11814	දුව	එම	එම	0 0 30
11815	පාන්තිගොඩකහඅද්දරදුව	ඇන්. උදිරිස්	ගේන	0 2 39
11816	අටකවුල්ගේනේ පහලකව්විය	ඇන්. අදිරියන්	කුඹුර	5 0 0
11817	එම	එම	එම	0 2 0
11818	ගැසිදෙමල වේකඹව්ව	ඒ. අදිරියන්	එම	4 0 14
11856	වෙල්ලිලලමානාකඉහලන්දු මුල්ල	සිතියම 4,310. තෙවදගල. පොත්තපෙරුම ගෙනේ රිස් අප්පු	වි කුඹුර	1 3 23
11547	වටවලලගවෙල	සිතියම 4,373. ඉන්දිරලාගොඩ. ලොකුරදගේ බවුසේ වූසිගේන.	එම	2 2 28
11548	අටකවුල්ගේන ඔස්නාඉර	දෙන් සියෝරිස් සෙනෙව් රත්න මාර්ට්ට්ට්ටිය.	එම	3 2 4
11549	මලගොඩදෙකිය	—	එම	0 3 24
11550	කුඹුරේපාවර	ගෙව්වියගේ. සල්මන්	පාවර	0 0 4
11551	පොල්ගහදුමේ කුඹුර	එම	වි කුඹුර	10 0 20
11552	කොට්ටිලපොල්ලාවේ වත්ත	—	වත්ත	0 3 39
11553	පාවරගොඩැල්ලේ වත්ත	—	විසිඅවුරුදු පොල්ගස්	0 3 24
11554	වදුරන්දේගේන උඩුමුල්ල	එපාගේ අමාරිස්	වි කුඹුර	0 3 39
11564	කොරවුල්ලේ කුඹුර	සිතියම 4,377. කලගස්පේ. සල්පයෙරු තුප්පහිගේ අබරන්	එම	3 2 27
11565	පාවරපොල	එම	පොල්ගස් 4, කොස්ගස් 3, පුවක්ගස් 8, වත්ත	0 1 11
11566	කරවුල්ලේ කුඹුර	එම	වි කුඹුර	3 3 22
11567	කරවුල්ලේවත්ත	එම	කොස්ගස් 3ක් තිබෙන ඕව්ව	0 0 28
11568	එම	එම	වි කුඹුර	0 1 26
11569	පොටුච්චලගේන	කැල්ලපහවිනානගේ අර් කෝලියස්	මුඩුබිම	0 1 36
11570	පොතුච්චලගේන කුඹුර	එම	වි කුඹුර	5 2 2
11571	පොතුච්චලගේන දෙකිය	එම	දෙකිය	0 2 3
11572	පොතුච්චලගේන දුව	එම	වත්ත ගෙයක්ද දෙල්ගස් 7කුත් තිබේ	0 3 3
11573	එම දෙකිය	එම	දෙකිය	0 2 20
11574	පුස්සේගේන ඕව්ව	සල්පයෙරු තුප්පහිගේ බවුන් අප්පු	ඕව්ව	0 1 11
11575	පුස්සේගේන කුඹුර	එම	වි කුඹුර	2 2 15
11576	පුස්සේගේන දෙකිය	එම	දෙකිය	0 1 9
12377	බලගලවැවපොල්ලාව	සිතියම 4,508. තාරන්ඹව්ව. රත්වාගොඩගේ සුදරිස්	කැලේ	1 1 38
12378	බලගලවෙල	එම	වි කුඹුර	6 3 22
12379	බලගලවෙල පොල්ලාව	එම	කැලේ	0 0 1
12380	එම මැදපොල්ලාව	එම	වත්ත, පොල්ගස් සහ දෙල්ගස් දෙකක්ද	0 1 6
12381	එම වෙල	එම	වි කුඹුර	4 3 12
12382	එම ඕව්ව නොහොන් පුස්සේ ඕව්ව	එම	ඕව්ව	0 3 26

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරනා සර්වේසර්ජන්හල්ලන්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැන කාරනා දකුඹුපලාගේ ඒජන්කලන්තාන්සේගෙන්ද දැනගත්ව පුළුවන.

අගේවුකාර උතුමානන්වසන්සේගේ ආඥාවලය,  
ජ. නොඑල් වාකර,  
මහලොකුකාරිස් මමිත.

**LAND SALES IN THE NORTH-WESTERN PROVINCE.**

No. 1,157, N.-W. P.

Colonial Secretary's Office,  
Colombo, October 1, 1895.

ON Tuesday, November 19, 1895, at 12 noon, the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Katugampola hatpattu division of the Kurunegala District of the North-Western Province.

Preliminary plan 2,098.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
10313	Beminigalla	Akkaraiasweddumehena	Crown	Chena	2 3 13

Upset price,—Rs. 10 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,  
Colonial Secretary.

No. 1,157, N.-W. P.

වම් 1895 ක්වූ ඔක්තෝබර් මස 1 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයා විසින් නිකුත් කෙරුණු වම්.

වම් දිසාවේ කුරුමාගල ඒජන්තලත්තා විසින් මෙහි පහත සඳහන් වූ ආශ්ව මස 19 වන දින දින 12 කුරුමාගල කවුච්චේදී වෙන්දේසි කර විකුණන බව දැනුණු බව දැන.

වසම් දිසාවේ කුරුමාගල පලාතේ කටුගමහත්පත්තුවේ පිහිටා තිබෙන බිම්කැබෙලි එකකි.

පිහිටම 2,098.

කො.	ගම.	ඉඩමේ නම.	අයිතිකම් කියවීම.	අන්දම.	මහත. අ. ර. ප.
10313	බිමිනිගල්ල	අක්කරයි අස්වැද්දමේ හෙන	රාජසත්තක	හෙන	2 3 13

නියමකරන ලද මුදල අක්කරයක් රුපියල් 10.

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණා සර්වේයර්ජනරාලත්තා විසින් මොව්දේසිය ගැණ වසම් දිසාවේ ඒජන්තලත්තා විසින් දැනගන්නට පුළුවන.

ආශ්වකාර උතුම්හත්තවත්තේගේ ආඥාවලට,

ජ. නොඑල් වාකර්,  
මහසෙනෙවිවරයා විසින්.

LAND SALES IN THE PROVINCE OF UVA.

No. 203, P. OF U.

Colonial Secretary's Office,  
Colombo, September 18, 1895.

ON Tuesday, November 12, 1895, at noon, the Government Agent for the Province of Uva will put up to sale or settlement, at his office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-three allotments of land situated in the Yatikinda and Wiyaluwa divisions of the Badulla District of the Province of Uva.

Preliminary plan 524. Applicant—Mr. H. O. Hoseason.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.	
				A.	R. P.
U 54	Weywelhinna	E. Ganeti and E. Kalumenika	Chena	1	3 8
1794	Do.	Crown	Patana	23	1 15
V 54	Do.	E. Hinappuhamy	Chena	0	2 4
W 54	Do.	E. Ranhamy and others	do.	5	1 3
X 54	Do.	E. Hinappuhamy	do.	1	1 24
Y 54	Do.	E. Ganeti and five others	do.	1	1 38

Preliminary plan 571. Applicant—The Eastern Estates and Produce Company of Ceylon, Limited.

H 64	Bebilegama	G. Kiriwanthi	Patana	2	1 38
I 64	Do.	do.	Cleared chena	0	2 29
J 64	Do.	G. Kiriwanthi and others	Patana	1	2 22
K 64	Do.	E. Siyatu and others	Tea nursery	0	3 36
L 64	Do.	K. Ganeti	Chena	4	1 4
1943	Do.	Crown	Patana	1	1 17
M 64	Do.	K. Ganeti	Chena	2	3 11
N 64	Do.	M. Tissahamy	do.	4	2 15
O 64	Do.	K. Ganeti	Patana	1	1 20
P 64	Do.	E. Siyatu Gamarala and others	Chena	4	2 18
1945	Do.	Crown	Patana	4	3 2
1946	Do.	do.	do.	9	2 23

Preliminary plan 477. Applicant—Mr. H. O. Hoseason.

M 52	Uduwara	Arumogan Kangany and Arason Kangany	Coffee. There is a tiled house on it, now dilapidated, and the land round is planted. There are old plantations also on the block covered with jungle	6	2 30
------	---------	-------------------------------------	---	---	------

Preliminary plan 568. Applicant—Nachiappa Chetty.

1926	Kandegedara	Crown	Garden and lantana	0	0 31
1928	Do.	do.	Patana	19	2 25
F 64	Do.	H. Appuhamy and another	Chena	1	1 20
G 64	Do.	K. M. L. Nachiappa Chetty	Tea	2	1 35

Upset price,—Rs. 10 per acre. Upset price of G 64, Rs: 60.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and regarding conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,  
Colonial Secretary.

No. 203, P. OF U.

වම 1895 ක්වු සැප්තැම්බර් මස 18 වෙනි දින කොළඹ

මහසෙනෙවිතුමා විසින් පනවන ලද කොන්දේසි මතට

දිසාබේ බදු පලයෙන් එකතුවනු ලබන ඒකීනි මෙහි පහත සඳහන් වෙන ආණ්ඩුව සන්ධන ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම 1895 ක්වු නොවැම්බර් මස 12 වෙනි දින වු අභ්‍යරුවාද දවල් 12ට බදු කවිවේරයේදී වෙන්දේසිකර විකුනනට හෝ බේරනට යෙදෙනවා ඇත.

උච දිසාබේ බදු පලයෙන් යවිකිද සහ විසඵව කොට්ඨාසවල පිහිටිවෙන බිම්කැබලි 23ක්.

සිතියම 524. ඉල්ලුම්කාරයා—එච්. ඩී. ගොසිසන් මහත්මයා.

නො.	ගම.	අයිතිකම කියන්නා.	අන්දම.	මහත.	
				අ. රු. ප.	අ. රු. ප.
U 54	වේවැල්හින්න	ඊ. ගනිනි සහ ඊ. කමරුනිකා	හේන	1	3 8
1794	එම	ආණ්ඩුව	පහත	23	1 15
V 54	එම	ඊ. සිත්අප්පුහාමි	හේන	0	2 4
W 54	එම	ඊ. රංගම් සහ තවත් අයක්	එම	5	1 3
X 54	එම	ඊ. සිත්අප්පුහාමි	එම	1	1 24
Y 54	එම	ඊ. ගැනරි සහ තවත් 5 දෙනෙක්	එම	1	1 38



නො.	ගම.	අයිතිකම් කියවීම.	අන්දම.	මහත. අ. ර. ප.
සිතියම 571. ඉල්ලුම්කාරයා—ජයවරන් ඇස්වෙලි.				
H 64	තිබ්ලේගම	ජී. කිරිවත්තේ	ප්‍රධාන	2 1 38
I 64	එම	එම	එලිකලු හේන	0 2 29
J 64	එම	ජී. කිරිවත්තේ සහ තවත්	පහත	1 2 22
K 64	එම	ජී. සියාතු සහ තවත්	තේ තවන	0 3 36
L 64	එම	කේ. ගන්ඇති	හේන	4 1 4
1943	එම	ආණ්ඩුව	පහත	1 1 17
M 64	එම	කේ. ගන්ඇති	හේන	2 3 11
N 64	එම	ඇම්. කියාහාමි	එම	4 2 13
O 64	එම	කේ. ගන්ඇති	පහත	1 1 20
P 64	එම	ජී. සියාතු ගමරාල සහ තවත්	හේන	4 2 18
1945	එම	ආණ්ඩුව	පහත	4 3 2
1946	එම	එම	එම	9 2 23

සිතියම 477. ඉල්ලුම්කාරයා—එච්. ඔ. හොසියන් මහත්මයා.

M52	ලඹුවර	ආරාමොගන් කංකානි සහ අර සන් කාකානි	කෝපි, කඩාවැටෙන්නට ලාභන ලබාගෙත්තේ මෙහි තිබේ, හේ වටම වන්න වඩා තිබේ, දැනට කැලේ වැව් ජව සටවිතිබේ න පරණ වැව්ලි ස් තිත් මෙහි තිබේ	6 2 30
-----	-------	----------------------------------	---	--------

සිතියම 568. ඉල්ලුම්කාරයා—නාවිච්චි ගෙවිලි.

1926	කන්දේගෙදර	ආණ්ඩුව	—	0 0 31
1928	එම	එම	—	19 2 25
F 64	එම	එච්. අජප්‍රහාමි සහ තවත්	—	1 1 20
G 64	එම	නාවිච්චි ගෙවිලි	—	2 1 35

අක්කරයක් රූපියල් 10 සිට විකුණනු ලැබේ.

G 64 විමකවිලියේ අක්කරයක් රූපියල් 60 සිට විකුණනු ලැබේ.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර්ජනරාලයාගෙන්ද, විකුණුම් ගැණ කාරණා බදුල්ලේ ආණ්ඩුවේ එජන්කතෘතගෙන්ද දැනගතයුතුය.

ආණ්ඩුකාර උතුමානන්වකන්සේගේ ආඥාවලෙස,

ජී. නොඑල් වාකර්,  
මහසෙක්‍රතාරීස් වමන.

No. 204, P. OF U.

Colonial Secretary's Office,  
Colombo, September 23, 1895.

ON Tuesday, November 26, 1895, at noon, the Government Agent for the Province of Uva will put up to auction, at his office in the Kachcheri, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Yatikinda division of the Badulla District of the Province of Uva.  
Preliminary plan 551.

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.
1885	Lunugalla and Ketawela	Mr. P. F. Hadow	Crown	Patana	65 0 0

Upset price,—Rs. 10 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and regarding the conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,  
Colonial Secretary.

No. 204, P. OF U.

ව්‍යවස්ථාපිත 1895 ක්‍රි.ව. සැප්තැම්බර් මස 23 වෙනි දින කොළඹ

මහසෙනෙවිගේ ජනරාල්වරයාගේ කන්දෝරුවේදී.

ඉහත දිනවලදී ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාශයට ව්‍යවස්ථාපිත 1895 ක්‍රි.ව. සැප්තැම්බර් මස 26 වෙනි දිනදී අභ්‍යන්තරව දවල් 12 වදනට සම්මුඛව වෙන්දේසිකර විකුණනු ලබන සේදෙනවා ඇත.

ඉහත දිනවලදී බදු පලාතේ සම්බන්ධ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්ප්‍රමාණ මෙසේ වේ.

කො.	ගම.	සිතියම 551.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත.
1885	එහුගල්ල සහ කැටවල	පි. ඇල්. ආර්ථි මහත්මයා	පහත	65	0 0

අක්කරයක් රූපියල් 10 සිට විකුණනු ලැබේ.

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වර්තනරාජකර්මානුකූලව, විකුණුම් ගැණ තොරතුරු ආණ්ඩුවේ ඒජන්තවරයාගේදී දැනගත යුතුය.

ආණ්ඩුකාර උතුමානන්දයාගේ ආඥාව ලෙස,  
ඊ. නොඑල් වාකර්,  
මහසෙනෙවිගේ වමන.

No. 205, P. OF U.

Colonial Secretary's Office,  
Colombo, September 25, 1895.

ON Tuesday, November 26, 1895, at noon, the Government Agent for the Province of Uva will put up for sale or settlement, at his office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-four allotments of land situated in the Buttale, Yatikinda, and Udukirinda divisions of the Badulla District of the Province of Uva.

Preliminary plan 541.—Buttale.

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent.		
					A.	R.	P.
1862	Batugammama	Mr. S. J. Sparkes	Crown	Mukalana	28	3	31
R 60	Do.	do.	D. L. Perera	Old chena	8	2	5
Preliminary plan 377.—Yatikinda.							
1227	Talwatta	T. B. Giragama, Korala	Crown	Paddy field	0	2	31
1228	Do.	do.	do.	do.	0	0	9
1229	Do.	do.	do.	do.	0	1	14
1230	Do.	do.	do.	do.	0	2	25
1231	Do.	do.	do.	do.	0	2	31
1232	Do.	do.	do.	do.	0	0	37
1233	Do.	do.	do.	do.	0	1	33
Preliminary plan 30.							
42	Talawagama	C. Taldena, Ratemahatmaya	Crown	Paddy field un-cultivated	2	0	29
Preliminary plan 343.							
1686	Palepotagama	For sale and settlement	Heirs of Mr. Lutery	Garden	0	1	31
O 27	Do.	do.	do.	do.	0	2	18
Preliminary plan 441.							
T 51	Kanahela	—	A. K. Sarasidina	Chena	1	0	0
U 51	Do.	K. Adrian Silva, deceased	M. Kalu Appu	do.	2	3	10
W 51	Do.	Advertised for sale and settlement	A. K. Sarasidina	Old coffee and plantains	0	0	9
Y 51	Do.	do.	M. Kalu Appu	Old coffee, contains 2 houses	0	0	17
Z 51	Do.	Komale Panduram	A. K. Sarasidina	do.	0	0	3
E 52	Do.	Aron Appu	Aron Appu	Old coffee, contains a small house and portion of another	0	1	2
Preliminary plan 3,140.							
I 456	Hanwella	For general sale	Kitchel Jayman and Crown	Coffee	13	0	0
I 456½	Do.	do.	do.	do.	0	0	4
8997	Do.	do.	do.	do.	8	0	0
Preliminary plan 2,133.							
Q 206	Yapamme	For settlement	D. W. Punchi	Field	1	0	4
R 206	Do.	do.	Rankonda	do.	2	1	25
S 206	Do.	do.	W. Ratta	do.	0	2	11
Preliminary plan 421.—Udukirinda.							
1493	Galahitiyawa	P. Hein Appu	Crown.	Paddy field	0	1	25
1494	Do.	do.	do.	do.	0	0	33

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and regarding conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,  
Colonial Secretary

No. 205, P. OF U.

වර්ෂ 1895 ක්වු සැප්තැම්බර් මස 25 වෙනි දින කොළඹ මහසෙනෙවිතුමාගේ ආණ්ඩුකරණයේ කන්තෝරුවේදීය.

ඉහත දිනෙහි ආණ්ඩුවේ ඒජන්තලන්කාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්ධාන ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1895 ක්වු නොවැම්බර් මස 26 වෙනි දින වූ අගතරුවාද දවල් 12ට බදු එකවරින්දීම වෙන්දේසිකර විකුණනට හෝ බේරුම්කරදෙන්නට යොදානවා ඇත.

ඉහත දිනෙහි බදු එපලාගත් වූත්තල සමිකිද සහ උඩුකිද කොට්ඨාසවල පිහිටාතිබෙන බිම්කැබලි 24ක්.

සිතියම 541. ගම—බටුගමමහ.

කො.	ඉල්ලුම්කාරයා.	අයිතිකම් කියන්නා.	අන්දම.	මහත. අ. රු. ප.
1862	ඇස්. ජේ. ස්පාර්ක්ස්	ආණ්ඩුව	මුකලාන	28 3 31
R 60	මහත්මයා එම	ඩී. ඇල්. ප්‍රෙරු	පිරන හේන	8 2 5

සිතියම 377. ගම—නල්වත්ත.

කො.	ඉල්ලුම්කාරයා.	අයිතිකම් කියන්නා.	අන්දම.	මහත. අ. රු. ප.
1227	පී. බී. හිරුගම කෝරල	ආණ්ඩුව	කුඹුර	0 2 31
1228	එම	එම	එම	0 0 9
1229	එම	එම	එම	0 1 14
1230	එම	එම	එම	0 2 25
1231	එම	එම	එම	0 2 31
1232	එම	එම	එම	0 0 37
1233	එම	එම	එම	0 1 33

සිතියම 30. ගම—නලාවේගම.

කො.	ඉල්ලුම්කාරයා.	අයිතිකම් කියන්නා.	අන්දම.	මහත. අ. රු. ප.
42	චාර්ලිස් කල්දෙන රටේ මහත්මයා	ආණ්ඩුව	පුරන්කුඹුර	2 0 29

සිතියම 343. ගම—පිලිපොතගම.

කො.	ඉල්ලුම්කාරයා.	අයිතිකම් කියන්නා.	අන්දම.	මහත. අ. රු. ප.
1686	විකිනිමට හෝ බේරුම්කර දීමට	එවර්ස් මහත්මයාගේ උරුමක්	වත්ත	0 1 31
O 27	එම	කාරයෝ එම	එම	0 2 18

සිතියම 441. ගම—කනගෙල.

කො.	ඉල්ලුම්කාරයා.	අයිතිකම් කියන්නා.	අන්දම.	මහත. අ. රු. ප.
T 51	—	ඒ. කේ. සරසදිනා	හේන	1 0 0
U 51	කැසිගිය කේ. අදිරිගන්සිල්වා	ඇම්. කඵඅප්පු	එම	2 3 10
W 51	එම	ඒ. කේ. සරසදිනා	පරණකෝපි සහ වෙන ගස්තැනි	0 0 9
Y 51	එම	ඇම්. කඵඅප්පු	පරණ ගෙවල් දෙකක්	0 0 17
Z 51	කමලපන්දුරම්	ඒ. කේ. සරසදිනා	එම	0 0 3
E 52	ආරෝන්අප්පු	ආරෝන්අප්පු	පරණකෝපි, පොහි හෙයක් සහ වෙන හේක කොටසක්	0 1 2

සිතියම 3,140. ගම—න.වැල්ල.

කො.	ඉල්ලුම්කාරයා.	අයිතිකම් කියන්නා.	අන්දම.	මහත. අ. රු. ප.
I 456	—	කිව්වල් ජේමන් සහ ආණ්ඩුව	කෝපි	13 0 0
I 456½	—	එම	එම	0 0 4
8997	—	ආණ්ඩුව	පහන	8 0 0

සිතියම 2,133. ගම—ගපමම.

කො.	ඉල්ලුම්කාරයා.	අයිතිකම් කියන්නා.	අන්දම.	මහත. අ. රු. ප.
Q 206	—	ඩී. බබ්ලිච්. පුංචි	කුඹුර	1 0 4
R 206	—	ර.කොන්ද	එම	2 1 25
S 206	—	කේ. රත්නා	එම	0 2 11

සිතියම 421. ගම—ගලහිටියාව.

කො.	ඉල්ලුම්කාරයා.	අයිතිකම් කියන්නා.	අන්දම.	මහත. අ. රු. ප.
1493	පී. හිත්අප්පු	ආණ්ඩුව	කුඹුර	0 1 25
1494	එම	එම	එම	0 0 33

අක්කරයක් රූපිපල් 10 සිට විකුණනුලැබේ.

මේ ඉඩම් ගැණ වැඩිදුර තොරතුරු සර්වේසර්ජන්තුකැනගෙන්ද, විකුණුම් ගැණ තොරතුරු බිඳුල්ලේ ආණ්ඩුවේ ඒජන්තකැනගෙන්ද දැනගත යුතුය.

ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,

ජී. කොඵල් වාකර්,  
මහසෙනෙවිතුමාගේ මහත.

No. 206 P. OF U.

Colonial Secretary's Office,  
Colombo, September 26, 1895.

ON Tuesday, November 12, 1895, at noon, the Government Agent for the Province of Uva will put up to auction, at his office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Two allotments of land situated in the Yatikinda division of the Badulla District of the Province of Uva.  
Preliminary plan 534.

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent.
					A. R. P.
1821	Kottalbedda	Mr. J. H. B. Cockburn.	Crown	Patana	92 3 28
1824	Pallepanguwa	do.	do.	do.	100 3 24

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, Colombo, and respecting the conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency the Governor's command,  
E. NOEL WALKER,  
Colonial Secretary.

No. 206, P. OF U.

විෂි 1895 ක්වූ සැප්තැම්බර් මස 26 වෙනි දින කොළඹ මහසෙනසුනාධිපතිවරයාගේ කන්තෝරුවේදී.

උව දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වූ ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විෂි 1895 ක්වූ නොවැම්බර් මස 12 වෙනි දිනට අහඹුවාද දවල් එකට බදු කවිවරින්දී වෙන්දේසි කර විකුණනුට යෙදෙන්නා ඇත.

උව දිසාවේ බදු පලයේ සවිකිඳ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබෙලි දෙකක.  
පිහිටීම 534.

නො.	ම.	ඉල්ලුම්කරයා.	අන්දම.	මහත.
				අ. රු. ප.
1821	කොට්ටල්බැද්ද	ජේ. එච්. ඩී. කෝබර්න් මහත්මයා	පහත	92 3 28
1824	පල්ලේපතු	එම	එම	100 3 24

අක්කරයක් රුපියල් 10 සිට විකුනනු ලැබේ.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා කොළඹ සර්වේසර්ජන්වරයාගෙන්ද, විකුණුම් ගැණ කාරණා උව දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාගෙන්ද දැනගත යුතුය.

ආණ්ඩුකාර උතුරානන්දන්ගේ අභුවලය,  
ජ. නොඑල් වාකර,  
මහසෙනසුනාධිපතිවරයා.

LAND SALES IN THE PROVINCE OF SABARAGAMUWA.

No. 209, P. OF S.

Colonial Secretary's Office,  
Colombo, September 24, 1895.

ON Monday, November 25, 1895, at 1 P.M., the Assistant Government Agent for the Kegalla District of the Province of Sabaragamuwa will put up for sale or settlement, at his office in Kegalla, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-eight allotments of land situated in the Kegalla District of the Province of Sabaragamuwa.  
Preliminary plan 284.—Kinigoda korale, Diyaladahamuna pattuwa.

Lot.	Name of Land.	Situation.	Name of Claimant.	Description.	Extent.	Value of Timber.
					A. R. P.	Rs. c.
J 50	Moragalatennamukalana	Mahagoda	Loku Appu and Sellappu	Forest	3 0 0	—
1363	Galkotuwahena	Galpola	K. M. Appuhami	Forest	2 1 0	—
7522	Duldeniyahena	Uduwewela	Crown	Chena	1 0 4	—
5454	Siyambala-attagawakana-pedigahena	Uduwewela	do.	Jungle	2 0 39	—
N 156	Warakatennawatta	Pallebeddawala	Mudalihami and others	Chena	2 1 30	—
O 156	Do.	do.	do.	Garden	0 2 7	—
4918	Bandarahena	Godagama	Anwarama Danumaratna and	Chena	2 3 25	—
4919	Tyagalahena	do.	Indrajoti Unnanse	do.	0 2 39	—

Lot.	Name of Land.	Situation.	Name of Claimant.	Description.	Extent.			Value of
					A.	R.	P.	Timber
								Rs. c.
O 66	Mahakanattahena	Preliminary plan 520.—Galboda korale, Meda pattuwa. Nankurugama	Kalu	Jungle	0	1	30	—
1358	Matalagala	Preliminary plan 524.—Paranakuru korale, Tumpalata pattuwa. Arama	Crown	Forest	10	0	14	12 0
1101	Kapukotuwehena	Preliminary plan 427.—Paranakuru korale, Tumpalata pattuwa. Araneke	do.	Forest and jungle	2	3	8	—
C 69	Elapahalamudunehena	Preliminary plan 544.—Paranakuru korale, Tumpalata pattuwa. Godigomuwa	G. K. Sandara and another	Low land	2	3	21	10 0
1170	Ratmalgolla	Preliminary plan 457.—Paranakuru korale, Tumpalata pattuwa. Talaspetiya	Crown	Jungle	1	2	6	4 50
1172	Ratmalgollawatta	do.	do.	Chena	1	1	28	10 0
1173	Ratmalgolla	do.	do.	Jungle	5	3	34	4 0
D 61	Oyagodahena	Preliminary plan 464.—Paranakuru korale, Tumpalata pattuwa. Habalakakwa	Vedalayagedara Lapi	Low jungle	0	1	36	2 0
1351	Dummalagodamukalana	Preliminary plan 521.—Paranakuru korale, Tumpalata pattuwa. Balawatgama	Crown	Forest	0	2	32	2 75
3907	Halanwaturamukalana	Preliminary plan 174—Three Korales, Atulugam korale. Maliboda	Crown	Forest	5	1	25	—
3641	Pinnagollehena	Preliminary plan 160.—Panawal korale. Madola	D. T. Dissan Sinno and others	Garden	0	3	30	—
3641½	Do.	do.	do.	do.	0	2	27	—
3641½	Do.	do.	J. M. Wijetunga	do.	0	2	3	—
5854	Talawattehena	Preliminary plan 257.—Lower Bulatgama. Wegalla	W. Undiya and another	Chena	1	0	20	—
5943	Kosgahamulahena	Preliminary plan 258.—Lower Bulatgama. Lewala	M. Unga Duraya	Chena	0	1	21	—
6105	Etgaleowita	do.	B. Harmanis Peris	Garden	0	0	18	—
6106	Do.	do.	do.	do.	0	2	5	—
6107	Etgalehena	do.	R. Stephen de Silva	Chena	0	3	2	—
1352	Gallenamulleemukalana	Preliminary plan 522.—Uduwapalata, Lower Bulatgama. Urumiwala	Crown	Forest	8	0	0	—
1354	Mugunuwalahena	do.	do.	do.	4	3	5	—

Upset price,—Rs. 10 per acre.

Further information regarding these lands can be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kegalla.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,  
Colonial Secretary.

No. 209, P. OF S.

වර්ෂ 1895 ක්වූ සැප්තැම්බර් මස 24 වෙනි දින කොළඹ

මහසෙනෙවරිජනරාජ්‍යාණන්ගේ කන්තෝරුවේදී.

සරියවූ දිසාවේ කැරලි දිස්ත්‍රික්කවේ උපරිජනරාජ්‍යාණන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1895 ක්වූ නොවැම්බර් මස 25 වෙනි සඳුදා සවස එකට කැරලි කවිවේරියේදී වෙන්දේසිකර විකුණන්නට නොහොත් බේරන්නට යෙදෙනවා ඇත.

සරියවූ දිසාවේ කැරලි පලාගේ පිහිටා තිබෙන බිම්කැබලි 28කි.

සිතියම 284. කිනිගබ්කෝරලේ දෙසාරදහසවනවනුවේ මහාගාඩ.

අයිතිකම කිසිත්තා—ලොකුඅඳපු සහ සෙල්ලපු.

නො.	ඉඩමේ නම.	තිබෙන සාහස.	අන්දම.	ලීටල වටිනා	
				මහසෙනෙවරි	මහසෙනෙවරි
				රු.	ශ.
J 50	මොරගොලකැත්තේමුකලාන	මුකපත්තුවේ මහගොඩ මුකලාන		3	0 0
1363	ගල්කොටුවේ හේන	සිතියම 527. අයිතිකම කිසිත්තා—කේ. ඇම්. අඳපුගාමි. ගල්පොල මුකලාන		2	1 0
7522	සිතියම 5,903. ගල්බොඩකෝරලේ එගොඩපත්තුවේ උඩුවෙල. අයිතිකම කිසිත්තා—ආණ්ඩුව. දුල්දෙනියේ හේන	ගල්පොල හේන		1	0 4
5454	සියඹලාඅත්තගාමා කනපේ විගේ හේන	සිතියම 8,103. ගල්පොල	කැලේ	2	0 39
N 156	සිතියම 4,903. ගල්බොඩපත්තුව. අයිතිකම කිසිත්තා—මුදලිගාමි සහ තවත්. වරකාකැත්තේ වත්ත	පල්ලේබැද්දවල	හේන	2	1 30
O 156	එම	එම	වත්ත	0	2 7

නො.	ඉඩමේ නම.	නිබේන ස්ථානය.	අත්දම.	ලීඩල වටිනා		
				මහන. අ. රු. ප.	කම. රු. ශ.	
සිතියම 7,939. ගන්නාපත්තුවේ.						
4918	අයිතිකම කියන්නා—අත්වාරමදමමාරන්න සහ ඉඳුරෝති උත්තාන්සේ.			2	3 25	—
4919	බන්ධාරණේන	ගොඩනම	හේන	0	2 39	—
සිතියම 520. මදපත්තුවේ. අයිතිකමකියන්නා—කම.						
O 66	මහකනත්තේහේන	නාන්කුරුගම	කැලේ	0	1 30	—
1358	සිතියම 524. පරනකුරුකෝරලේ තුම්පලාතපත්තුවේ.	අරම	අයිතිකම කියන්නා—ආණ්ඩුව.	10	0 14	12 00
1101	කපුකොටුවේහේන	අරනැකේ	කැලේසහමුකලාන	2	3 8	—
සිතියම 544. අයිතිකම කියන්නා—ජී. කේ. සන්දරා සහ තවත්.						
C 69	ඇලපහලමුදුනේ හේන	ගොඹිගොමුව	උත්ද	2	3 21	10 00
සිතියම 457. අයිතිකම කියන්නා—ආණ්ඩුව.						
1170	රත්මල්ගොල්ල	තල්ගස්පිටිය	කැලේ	1	2 6	4 50
1172	රත්මල්ගොල්ල වත්ත	එම	හේන	1	1 28	10 00
1173	රත්මල්ගොල්ල	එම	කැලේ	5	3 34	4 00
සිතියම 464. අයිතිකම කියන්නා—වෙදලාගෙදර ලපි.						
D 61	ඕයගොඩ හේන	ගබලක්කාව	ලදු කැලේ	0	1 36	2 00
සිතියම 521. අයිතිකම කියන්නා—ආණ්ඩුව.						
1351	දුම්මලගොඩ මුකලාන	බලවත්ගම	මුකලාන	0	2 32	2 75
සිතියම 174. කෝරලයේ අවුරුදුකෝරලේ.						
3907	ගලවත්ත මුකලාන	මාලිබොඩ	එම	5	1 25	—
සිතියම 160. කෝරලයේ පනාවල්කෝරලේ.						
අයිතිකම කියන්නා—ඩී. ඩී. දිසන්සිකුණේ සහ තවත්.						
3641	පිත්තගොල්ලේ හේන	මාදෙල	වත්ත	0	3 30	—
3641½	එම	එම	එම	0	2 27	—
අයිතිකම කියන්නා—ජේ. ඇම්. විජේතුන්ද.						
3641½	එම	මාදෙල	වත්ත	0	2 3	—
සිතියම 257. පානමුල්ගම. අයිතිකම කියන්නා—ඩබ්ලිව්. උත්තියා සහ තවත්.						
5854	තලවත්තේ හේන	වැගල්ල	හේන	1	0 20	—
සිතියම 258. අයිතිකම කියන්නා—ඇම්. උත්තියා දුරයා.						
5943	කොස්ගහමුල්ලහේන	ලැවල	හේන	0	1 21	—
අයිතිකම කියන්නා—බී. හර්මානිස් පිරිස්.						
6105	ඇත්ගාලේ ඕවිට	ලැවල	වත්ත	0	0 18	—
6106	එම	එම	එම	0	2 5	—
අයිතිකම කියන්නා—ආර්. ස්ටීපන් ද සිල්වා.						
6107	ඇත්ගාලේ හේන	ලැවල	හේන	0	3 2	—
සිතියම 522. අයිතිකම කියන්නා—ආණ්ඩුව.						
1352	ගල්ලෙනමුල්ලේ මුකලාන	ලැවල	මුකලාන	8	0 0	—
1354	මුහුණුවල හේන	එම	එම	4	3 5	—

මිලකර නිබේනවත් අත්කරකන් රුපියල් 10 බැගින්ය.

මෙම ඉඩම් ගැණ උරුමවාසිකමක් ඇති කෙනෙක් කැගල්ලේ කවිචේරිය ඉදිරිපිටට පැමිණ විකිනෙන දවසට හෝ ඊට මත්තෙන් තවුන්ගේ උරුමවාසිකම නියාසිවිත්ට බිනැය.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේයර්ජනරල් උත්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසිය ගැණ කාරණ කැගල්ලේ ආණ්ඩුවේ උපද්ජනලත්තාන්සේගෙන්ද දැනගත්ට පුළුවන.

ආණ්ඩුකාර උතුමානත්තන්සේගේ ආඥාවලෙස.

ජී. නොඑල් වාකර්,  
මහසෙක්කාරිස් මමිහ.

No. 210, P. OF S.

Colonial Secretary's Office,  
Colombo, September 27, 1895.

ON Tuesday, November 19, 1895, at noon, the Government Agent for the Province of Sabaragamuwa will put up to auction, at his office in Ratnapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Two allotments of land situated in the Ratnapura town of the Ratnapura District of the Province of Sabaragamuwa.

Preliminary plan 3,821.

Lot.	Name of Land.	Village.	Name of Applicant.	Description.	Extent.
					A. R. P.
8406	Dampayawatta	Ratnapura	H. Abeyawickrema	Forest	0 1 31
8407	—	do.	—	do.	0 2 1

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Ratnapura.

By His Excellency the Governor's command,  
E. NOEL WALKER,  
Colonial Secretary.

No. 210, P. OF S.

වර්ෂ 1895 ක්වූ සැප්තැම්බර් මස 27 වෙනි දින කොළඹ මහසෙනෙවුන්ගේ කාර්යාලයේ කන්තෝරුවේදීය.

බරගමු දිසාවේ ආණ්ඩුවේ ඒජන්තාධිපතිවරයා විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1895 ක්වූ නොවැම්බර් මස 19 වෙනි දින වූ අඟහරුවාද 12ට රත්නපුරේ කවිවෙරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

සබරගමු දිසාවේ රත්නපුරේ නිවෙහ විමසාබෙලි දෙකක්.

සිතියම 3,821.

නො.	නම.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත.
			ඵව. අබේවික්‍රම.	මුකලාන	අ. රු. ප.
8406	දම්පෙයාවන්ත	රත්නපුරේ	ඵව	ඵව	0 1 31
8407	ඵව	ඵව	ඵව	ඵව	0 2 1

අක්කරයක් රූපියල් 10 බැගින්.

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේශර්ජනරාජ්‍යාධිපතිවරයා විසින් මෙහි කොන්දේසිය ගැන කාරණා රත්නපුරේ මහඒජන්තාධිපතිවරයා විසින් දැනගන්නට පුළුවන.

ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,

ඊ. නොඑල් වාකර්,  
මහසෙනෙවුන්ගේ විමස.

No. 211, P. OF S.

Colonial Secretary's Office,  
Colombo, September 26, 1895.

ON Tuesday, November 19, 1895, at noon, the Government Agent for the Province of Sabaragamuwa will put up for sale or settlement, at his office in Ratnapura, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Udapattu of the Kuruwiti korale of the Province of Sabaragamuwa.

Preliminary plan 562.

Lot.	Name of Land.	Village.	Name of Applicant.	Description.	Extent, A. R. P.
1508	Puhuliyakottaliya	Teppanawa	P. Appuwa	Low jungle	2 0 0

Upset price,—Rs. 10 per acre.

Further information regarding this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Ratnapura.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,  
Colonial Secretary.

No. 211, P. OF S.

වර්ෂ 1895 ක්වූ සැප්තැම්බර් මස 26 වෙනි දින කොළඹ මහසෙනෙවුන්ගේ කාර්යාලයේ කන්තෝරුවේදීය.

බරගමු දිසාවේ ආණ්ඩුවේ ඒජන්තාධිපතිවරයා විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1895 ක්වූ නොවැම්බර් මස 19 වෙනි දින වූ අඟහරුවාද 12ට රත්නපුරේ කවිවෙරියේදී විකුණනට යොඤ්ඤානට යෙදෙනවා ඇත.

සබරගමු දිසාවේ කුරුවිට්තෝරලේ උඩපත්තුවේ පිහිටා තිබෙන විමසාබෙලි එකක්.

සිතියම 562.

නො.	නම.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත.
			පි. අප්පුවා	පුත්ති කැලෑව	අ. රු. ප.
1508	පුහුලියකොට්ටලිය	තෙප්පනාව	පි. අප්පුවා <td>පුත්ති කැලෑව</td> <td>2 0 0</td>	පුත්ති කැලෑව	2 0 0

අක්කරයක් රූපියල් 10 බැගින්.

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේශර්ජනරාජ්‍යාධිපතිවරයා විසින් මෙහි කොන්දේසිය ගැන කාරණා රත්නපුරේ ආණ්ඩුවේ ඒජන්තාධිපතිවරයා විසින් දැනගන්නට පුළුවන.

ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,

ඊ. නොඑල් වාකර්,  
මහසෙනෙවුන්ගේ විමස.

No. 212, P. OF S.

Ratnapura Kachcheri,  
September 30, 1895.

NOTICE is hereby given that the under-mentioned allotments of land situated at Uggalkaltota, in the Helandapalata of the Meda korale of the Ratnapura District, Province of Sabaragamuwa, will be sold by public auction at the Balangoda Resthouse on Tuesday, October 29, 1895, at 1 P.M., on the special terms sanctioned by the Hon. the Colonial Secretary's letter No. 437 of November 17, 1892.

Preliminary plan 322.—Uggalkaltota.

Lot.	Name of Land.	Description.	Extent.		
			A.	R.	P.
714	Kirimetiya Kanatta	Chena	1	2	28
715	Do.	do.	3	1	0
716	Do.	do.	3	0	38
718	Do.	do.	2	1	2
719	Do.	do.	2	2	2
720	Do.	do.	2	2	0
721	Do.	do.	2	1	15
723	Do.	do.	1	3	14
724	Do.	do.	2	3	11
726	Do.	do.	2	2	7
727	Do.	do.	2	2	0
728	Do.	do.	5	0	37

Further information respecting the conditions of sale can be ascertained from the Government Agent, Ratnapura.

H. WACE,  
Government Agent.

No. 212, P. OF S. වම් 1895 ක්වූ සැප්තැම්බර් මස 30 වෙනි දින රත්නපුරේ කම් මේරියේදීය.

සුඛරගමු දිසාවේ රත්නපුර පලාතේ මැදකෝරළේ හෙලදඩ පලාතේ උත්තල් කල්කොට පිහිටි මෙහි පහත සඳහන්වෙන ඉඩම් කම්පි වම් 1895 ක්වූ ඔක්තෝබර් මස 29 වෙනි දින අහගරුවාදු පස්වරු එකේ කනිසමට බලන්ගොඩ නානායමේදී වංශාඛිපති මහ සෙනුකාරිස්ථානයේ විසින් එවකලද වම් 1892 ක්වූ නොවැම්බර් මස 17 වෙනි දින දරණ නොම්මර 437 ලියමනේ සඳහන්වෙන නිගමවලට යටත්ව ප්‍රසිද්ධ වූ දේසියේ විකුනනට යෙදෙනවා ඇත.

පැලාතේ නොම්මරය 322. නම—උත්තල් කල්කොට මහත.

නො.	ඉඩමේ නම.	අන්දම.	අ. රු. ප.
714	කිරිමැටිය කනත්ත	හේන	1 2 28
715	එම	එම	3 1 0
716	එම	එම	3 0 38
718	එම	එම	2 1 2
719	එම	එම	2 2 2
720	එම	එම	2 2 0
721	එම	එම	2 1 15
723	එම	එම	2 3 11
724	එම	එම	2 2 7
726	එම	එම	2 2 0
727	එම	එම	2 2 0
728	එම	එම	5 0 37

විකිනීමේ කොන්දේසි ගැන වැඩිදුර කාරණා රත්න පුරේ ආණ්ඩුවේ ඒජන්තලත්නායකයන්ගෙන් දැනගත්ව පුළුවන.

එච්. චේස්,  
ආණ්ඩුවේ ඒජන්ත වම්හ.

No. 213, P. OF S.

Colonial Secretary's Office,  
Colombo, October 2, 1895.

ON Tuesday, November 26, 1895, at noon, the Government Agent for the Province of Sabaragamuwa will put up to auction, at his office in Ratnapura, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

One allotment of land situated in the Diypotagam pattuwa of the Kolonna korale of the Province of Sabaragamuwa.

Preliminary plan 2,045.

Lot.	Name of Land.	Village.	Name of Claimant.	Description.	Extent.		
					A.	R.	P.
7115	Daberakote	Embilipitiya	Crown	Paddy field	1	1	36

Upset price.—Rs. 20 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Ratnapura.

By His Excellency the Governor's command,  
E. NOEL WALKER,  
Colonial Secretary.

No. 213, P. OF S.

වම් 1895 ක්වූ ඔක්තෝබර් මස 2 වෙනි දින කොළඹ මහසෙනුකාරිස්ථානයේ කන්තෝරුවේදීය.

සුඛරගමු දිසාවේ රත්නපුරේ ආණ්ඩුවේ ඒජන්තලත්නායකයන් විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සත්ක ඉඩම ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වම් 1895 ක්වූ නොවැම්බර් මස 26 වෙනි දින අහගරුවාදු 120 රත්නපුරේ කම්මේරියේදී වෛද්‍යවිකාර විකුණනට යෙදෙනවා ඇත.

සුඛරගමු දිසාවේ කොලොන්නාකෝරළේ දියපොටගම පත්තුවේ පිහිටා තිබෙන බිම් කබෙලි.

නො.	නම.	ගම.	අයිතිකම කියන්නා.	අන්දම.	අ. රු. ප.
7115	දෙබරකොටේ	ඇම්ලිපිටිය	ආණ්ඩුව	කුඹුර	1 1 36

අක්කරයක් රූපියල් 20 බැගින්.

මෙම ඉඩම ගැන වැඩිදුර කාරණා සර්වේසර්පනලත්නායකයන්ගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැන කාරණා රත්නපුරේ ආණ්ඩුවේ ඒජන්තලත්නායකයන්ගෙන්ද දැනගත්ව පුළුවන.

ආණ්ඩුකාර උතුමානවමනසේනේ ආඥාවලට,  
ජ. නොඵල් වාකර්,  
මහසෙනුකාරිස් වම්හ.





REVENUE NOTICES.

Statement of the Sale of Salt in each Province during June, 1895, showing separately the Sale for consumption in the Province; for removal to Released Districts, &c.; and for Export from the Island.

	North-Western Province.		Southern Province.		Northern Province.		Eastern Province.		Total	
	Cwt.	lb.	Cwt.	lb.	Cwt.	lb.	Cwt.	lb.	Cwt.	lb.
Balance on June 1, 1895	383,821	14	86,237	0	196,389	84	40,577	56	707,025	42
Since received	15,250	0	4,827	0	4,115	0	—	—	24,192	0
Surplus	—	—	—	—	—	—	—	—	—	—
	399,071	14	91,064	0	200,504	84	40,577	56	731,217	42
Issued for consumption in the Province	1,826	0	1,785	0	2,357	0	1,400	0	7,368	0
Do. removal to released districts, &c.	18,522	0	535	0	—	—	1,087	0	20,144	0
Do. export from the Island	—	—	—	—	—	—	—	—	—	—
On account wastages	452	33	—	—	—	—	17	56	469	89
	20,800	33	2,320	0	2,357	0	2,504	56	27,981	89
Balance on June 30, 1895	378,270	93	88,744	0	198,147	84	38,073	0	703,235	65

NOTE—This statement represents the quantity of Salt in the various Stores, exclusive of the unweighed Salt in the North-Western and Southern Provinces (estimated at cwt. 353,209-11), which has not yet been removed to store:—

	Cwt.	lb.
North-Western Province	283,003	2
Southern Province	70,206	9
Total	353,209	11

Audit Office,  
Colombo, September 26, 1895.

W. T. TAYLOR,  
Controller of Revenue.

NOTICE is hereby given that on Friday, October 11, 1895, at 2 P.M., will be put up for re-sale at the Colombo Kachcheri, at the risk of the original purchasers, any of the under-mentioned Arrack Rents of the Western Province from November 1, 1895, to June 30, 1896, and Toll Rents from November 1 to December 31, 1895, the original purchasers of which may have failed on or before that date to pay the instalments for the month of September, 1895.

The purchasers at the re-sale should deposit one-tenth of the purchase amount on the day of sale.

Arrack Rents.—Colombo, Negombo, Kalutara, Siyane and Hewagam korales.

Bridge.—Toppu.

Canals.—Negombo, Kalutara, Hendala.

Ferry.—Kepu-ela.

Roads.—Ja-ela to Henaratgoda, Negombo to Dunagaha, Panadure to Nambapana, Negombo to Giriulla between 4th and 6th and 8th and 9th mileposts, Bandaragama to Waskaduwa, Colombo to Kesbawa.

A. R. DAWSON,  
Government Agent.

The Kachcheri,  
Colombo, October 1, 1895.

විවේචනා 1895 ක්වූ කොළඹවර් මස 1 වෙනි දින පවත් වූ 1896 ක්වූ ජුනි මස 30 වෙනි දින දක්වා බස්නා ශිර දිසාවේ මෙහි පහත පදනම වෙත කොටස මි අර

ක්වූ රේන්දසක් සහ වම් 1895 ක්වූ කොළඹවර් මස 1 වෙනි දින පවත් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා පාලම රේන්දසක් නමුත් පමුණු ගැනුම්කාරයින් විසින් වම් 1895 ක්වූ සැප්තැම්බර් මාසේ මාසවදල වම් 1895 ක්වූ මකකෝබර් මස 11 වෙනි දිනදී කොළඹවර් මස ප්‍රථම දිනකදී නොගෙවීමෙන් මුහුණ ගෙවූ මෙහෙය වෙහෙය එකී රේන්ද වම් 1895 ක්වූ මකකෝබර් මස 11 වෙනි දිනදී දැමූ 2 කේ කනිසමට කොළඹ කවිවේර සේදි නැවත පිකුණන බව මෙයින් දන්වනුය.

නැවත විකිනීමේදී ගැනුම්කාරයින් විසින් ගත් මුදලෙන් දහයෙන් කොටසක් විකිනීම දවසේදී මෙහි හමන්තට මිනෑය.

කොළඹ සහ මහවැලිදොර, කළුතර, සියනෑ සහ හේවා ගම් කෝරලවල අරක්කුරේන්දද.

කෝප්පුවේ පාලම රේන්දසද.  
කැදලද, මහවැලි සහ කළුතර ඇලරේන්දද.  
කැප්පුවේ කොටුපල් රේන්දසද.

ඊශාලේ සිට ගෙනරත්තොටද, මහවැලි සිට දුනා ගහවද, පානදුරේ සිට නම්පානවද, මහවැලි සිට ශිර උල්ලව් ගහ පාරේ කැනැක්ම 4 රේ සහ රිසේද, 8 වේ සහ 9 වේ කනු අහරේද, බන්ඩාරගම සිට වස්කඩුවද, කොළඹ සිට කැස්බෑවද.

ඒ. ආර්. ඩෝසන්,  
ආණ්ඩුවේ ඒජන්ත මහත.

වම් 1895 ක්වූ මකකෝබර් මස 1 වෙනි දින කොළඹ කවිවේරයේදී.

NOTICE is hereby given under section 4 of Ordinance No. 2 of 1893 that the number of licenses for the sale by retail of opium and bhang within the limits of the Local Board town of Nuwara Eliya shall be one for the year commencing from January 1, 1896.

Notice is also given that the above license for the period stated will be put up for sale by public auction at the office of the Local Board, Nuwara Eliya, on October 22, 1895, at 1 P.M.

Conditions of Sale.

- 1. That the place licensed shall not be opened to the public before 6 A.M. or after 9 P.M.
2. That the place licensed shall be subject to inspection, and that no riotous or disorderly conduct be allowed to occur therein.
3. That the place licensed be always kept clean.
4. That the licensee shall cause to be painted or affixed in some conspicuous part of his shop his name, the number of the shop, and the words "Licensed to sell Opium by Retail."
5. That no person other than the licensee shall sell or expose for sale any opium or bhang under his license, either as agent or servant of such licensee, unless the name of such agent or servant be first registered in the office of the Local Board, Nuwara Eliya, with the sanction of the Chairman.

ALLANSON BAILEY, Chairman, Local Board.

NOTICE is hereby given in terms of the 4th section of Ordinance No. 2 of 1893, that licenses for the sale by retail of opium and bhang within the limits of the Local Board of Health and Improvement, Matale, will be one in number for the year commencing January 1, 1896.

The said license will be sold by public auction at the Matale Kachcheri on Wednesday, October 30, 1895, at 1 o'clock P.M.

Conditions of Sale.

- 1. That the place licensed shall not be open to the public before 6 A.M. or after 9 P.M.
2. That the place licensed shall be subject to inspection, and that no riotous or disorderly conduct be allowed to occur therein.
3. That the place licensed be always kept clean.
4. That the licensee shall cause to be painted or affixed in some conspicuous part of his shop his name, the number of the shop, and the words "Licensed to sell Opium by Retail."
5. That no person other than the licensee shall sell or expose for sale any opium or bhang under his license, either as agent or servant of such licensee, unless the name of such agent or servant be registered in the office of the Local Board, Matale, with the sanction of the Chairman.

G. SAXTON, Chairman, Local Board.

Matale, September 30, 1895.

IN terms of section 4 of Ordinance No. 2 of 1893, and section 5 of Ordinance No. 9 of 1889, notice is hereby given that licenses, as enumerated below, for the retail sale of opium and bhang for the year commencing January 1, 1896, will be put up for sale by public auction at the Municipal Office, Galle, on Monday, October 14, 1895, at 1 o'clock P.M., and they will be issued in accordance with the provisions of the said Ordinance:—

One license to retail opium, at a place to be approved by the Chairman, in High street bazaar, one in Pettigalewatta in China Garden, and one in Kaluwella.

Conditions of Sale.

- 1. That the place licensed shall not be open to the public before 6 A.M. or after 9 P.M.
2. That the place licensed shall be subject to inspection, and that no disorderly conduct be permitted therein.
3. That the place licensed be always kept clean.
4. That the place licensed have no internal communication with other rooms or passages, and that the interior thereof be open to public view.
5. That no opium be sold to any woman, or any child under the age of fifteen, or to any intoxicated person.
6. That no opium be consumed on the premises, whether by swallowing, chewing, smoking, or in any other manner whatsoever.
7. That the licensee shall affix in some conspicuous part of his shop a board with his name, the number of the shop, and the words "Licensed to sell Opium by Retail" painted on it.
8. That no person other than the licensee shall sell or expose for sale any opium or bhang under his license, either as agent or servant of the licensee, unless the name of such agent or servant be first registered in the Municipal Office.

Wholesale licenses will be issued only to retail dealers.

By order of Chairman, J. E. ANTHONISZ, Secretary.

Municipal Office, Galle, September 20, 1895.

NOTICE is hereby given that on Monday, October, 14, 1895, at 1 P.M., will be put up for re-sale at the Hambantota Kacheheri, at the risk of the original purchaser, the under-mentioned Toll Rents of the Hambantota District from October 15 to December 31, 1895, in the event of the original purchaser failing on or before that date to pay the instalment for the months of July and August, 1895.

The purchaser at the re-sale will be required to deposit one-tenth of the purchase amount on the day of sale.

Description of Rent.—Bridge toll at Ambalantota.

E. ELLIOTT, Government Agent.

Galle Kachcheri, October 1, 1895.

මෙහි සභා සඳහන්වන ගම්බත්කොට දිස්ත්‍රික් කේ පාලම් රේන්දස වම් 1895 ක්වු ජුලි සහ අගෝස්තු මාසවලට වාරගතයේ ගෙවියයුතු මුදල වම් 1895 ක්වු බක්කෝබර මස 14 වෙනි දින නොහොත් ඊට මත්තෙන් පුර්ව ගැනුම්කාරයා විසින් ගෙවන්ට නොගෙදුනේ විනම් නැවත විකිනීමෙන් වෙන්ට යෙදෙන්නාවූ සම් අලාභයකට ඔහු යටත්කර වම් 1895 බක්කෝබර මස 15 වෙනි දින පටන් දෙසැම්බර මස 31 වෙනි දින දක්වා ඒවායේ රේන්ද, ඉහතකී බක්කෝබර මස 14 වෙනි සඳුදා පස්වරු එකට ගම්බත්කොට කඩ වේරියේදී නැවත විකුනන්ට යෙදෙන වග මෙයින් දැනුම්දෙමි.

නැවත විකිනීමේදී ඉල්ලාගන්නා අය විසින් එසේ ඉල්ලාගන්නාලදු ගතනෙන් දහසෙන් එකක් විකුනනු දවසේදී මුදලෙන් බැඳ තබන්ට ඔහුය.

විකිනීමට නිබඹනු රේන්ද.

අම්බලන්කොට පාලම් රේන්දය.

ජ. එලියම්, එජන්තලන්කාන්සේ.

වම් 1895 ක්වු බක්කෝබර මස 1 වෙනි දින ගාල්ලේ කඩවේරියේදී.

NOTICE is hereby given, in terms of the 4th section of Ordinance No. 2 of 1893, that licenses for the sale by retail of opium and bhang within the limits of the Local Board of Health and Improvement, Kurunegala, will be three in number for the year commencing January 1, 1896, and ending December 31, 1896, both days inclusive.

The said license will be sold by public auction at the Kurunegala Kachcheri on Monday, October 28, 1895, at 1 o'clock.

ELIAN A. KING,  
Chairman.

Kurunegala, September 24, 1895.

Conditions of Sale.

1. That the place licensed shall not be open to the public before 6 A.M. or after 9 P.M.
2. That the place licensed shall be subject to inspection, and that no riotous or disorderly conduct be allowed to occur therein.
3. That the place licensed be always kept clean.
4. That the licensee shall cause to be painted or affixed in some conspicuous part of his shop his name, the number of the shop, and the words "Licensed to sell Opium by Retail."
5. That no person other than the licensee shall sell or expose for sale any opium or bhang under his license, either as agent or servant of such license, unless the name of such agent or servant be registered in the office of the Local Board, Kurunegala, with the sanction of the Chairman.
6. That no opium be consumed on the premises whether by swallowing, chewing, smoking, or in any other manner whatsoever.
7. Wholesale licenses will be issued only to retail dealers.

IN accordance with the requirements of section 4 of the Opium and Bhang Ordinance, No. 2 of 1893, I hereby give notice that the licenses for the sale by retail of opium and bhang within the limits of the Local Board of the town of Chilaw for the year commencing January 1, 1896, will be two in number.

The said licenses will be put up for sale by public auction at the Chilaw Kachcheri on Friday, November 1, 1895, at 2 P.M.

Conditions of Sale.

1. That the place licensed shall not be open to the public before 6 A.M. or after 9 P.M.
2. That the place licensed shall be subject to inspection, and that no disorderly conduct be permitted therein.
3. That the place always be kept clean.
4. That no opium be sold to any woman, or to any child under the age of fifteen years, or to any intoxicated person.
5. That the licensee shall affix in some conspicuous part of his shop a board with his name and the words "Licensed to sell Opium by Retail."
6. That no person other than the licensee shall sell or expose for sale any opium or bhang under his license, either as agent or servant of the licensee, unless the name of such agent or servant be first registered in the Local Board Office.

J. J. THORBURN,  
Chairman, Local Board.

Office of the Local Board,  
Chilaw, September 24, 1895.

NOTICE is hereby given that the sale of Toll Rents in the Chilaw District referred to in the notification published in the Ceylon Government Gazette of September 27, 1895, has been postponed to Tuesday, October 29, 1895.

ELIAN A. KING,  
Government Agent.

Kurunegala Kachcheri,  
October 1, 1895.

NOTICE is hereby given that the following Toll Rents of the Kurunegala District for the year ending December 31, 1896, will be sold by public auction at the Kurunegala Kachcheri on Monday, November 4, 1895, at 1 o'clock P.M.

The purchaser will be required to deposit 10 per cent. in cash on the purchase amount on the day of sale and complete the necessary securities within one month from that date.

Bridges.

1. Maguru-oya on the Giriulla road.
2. At the foot of the Galagedara Pass on the Kandy road.
3. Udu Baddawa on the Madampe road.

ELIAN A. KING,  
Government Agent.

Kurunegala Kachcheri  
October 2, 1895.

වෛ 1896 ක්වූ දෙසැම්බර මස 31 වෙනි දිනට අවසාන වෙන්නාවූ අවුරුද්දේ මෙහි පහත සඳහන්වෙන කුරුනෑගල දිස්ත්‍රික්කයේ කොටුපල් රේන්ද වෛ 1895 ක්වූ නොවැම්බර මස 4 වෙනි ආදායක දවල් 1ට කුරුනෑගල කවිචේරියේදී ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණනවම මෙහිත් දැනුම්දුන්වා ඇත.

ආනුමිකාරයෝ විසින් රේන්දය ගත් දිනේදී රේන්දය ගත් මුදලෙන් සියට දහය බැගින් මුදල් අත්පිට කාසි බදින්නට ඔහුය. තවද එකී දිනේ පවත් මාසයක් ඇතුලතදී ඔහුකරන්නාවූ අප සම්පූර්ණීකරන්නට ඔහුය.

පාලම්.

1. ගිරුල්ල පාරේ මඟුරුමස.
2. නුවරපාරේ ගලගෙදර කන්දපාලම.
3. මාදම්පපාරේ ඊවුබද්දව.

ඒලියඩ් ඒ. කිංග්,  
ආණ්ඩුවේ ඒජන්ත වමිස.

වෛ 1895 ක්වූ ඔක්තෝබර මස 2 වෙනි දින කුරුනෑගල කවිචේරියේදීය.

NOTICE is hereby given that the following Toll Rents of the Province of Sabaragamuwa from January 1 to December 31, 1896, will be exposed for sale by public auction at the Ratnapura Kachcheri on Friday, October 18, 1895, commencing at 1 o'clock P.M., upon the conditions specified below :-

Ratnapura District.

1. Toll at Kahawatta bridge.
2. Road toll between 81st and 82nd mileposts, Rakwana.

Kegalla District.

1. Toll at Ambepussa bridge.
2. Toll at Maha-oya bridge near Polgahawela.
3. Toll at Arandera ferry.

Conditions of Sale.

Ten per cent. of the amount bid must be deposited in cash at the close of the sale. The ten per cent. deposit will be forfeited if the necessary securities are not completed as soon as His Excellency the Governor's approval has been communicated to the purchaser.

No title deeds will be accepted as security without a letter signed by the owner stating his willingness to hypothecate the same as security.

All title deeds tendered as security should be accompanied with a certificate obtained from the Registrar of Lands that the land to which they refer is unencumbered. This certificate must be obtained at the cost of the person offering security.

That the collection of tolls of the above-mentioned rents must be exactly in the places mentioned in the respective Proclamations issued by Government, and in no other place whatsoever.

Further particulars can be ascertained from the Government Agent.

Further conditions will be read and explained before the sale commences.

H. WACE, Government Agent.

Ratnapura Kachcheri, September 27, 1895.

විෂි 1896 ක්වු ජනවාරි මස පළමුවෙනි දින පටන් දෙසැම්බ්‍ර මස 31 වෙනි දින දක්වා මෙහි පහත සඳහන් වෙත සබරගමු දිසාවේ කොටුපල් පාලම් රේන්ද පහත දක්වන කොන්දේසිවලට යටත්ව විෂි 1895 ක්වු මක්රෝබර් මස 18 වෙනි සිකුරුදු පස්වරු එකට පටන්ගෙන රත්නපුරේ කම්බේරිදේදී ප්‍රසිද්ධ වෙන් දේසිකර විකුණනට යෙදෙනවිට මෙසින් දැනුම්දෙමි.

රත්නපුරේ දිස්ත්‍රික්කයේ.

- 1. කහවත්තේ පාලම් රේන්දය.
2. කැනැක්ම 81 සහ 82 කනු අතරේ රක්වාටේ පාරේ රේන්දය.

කැනැක්මේ දිස්ත්‍රික්කයේ.

- 1. අඹේපුස්සේ පාලම් රේන්දය.
2. පොල්ගහවෙලට නුදුරු වූ මහමයේ පාලම් රේන්දය.
3. අරන්දර කොටුපල් රේන්දය.

විකිනීමේ කොන්දේසි.

ඉල්ලා ගන්නාලද ගණනෙන් සියයට දහය බැගින් ගණනක් විකිනීම නිමවූ වහාම මුදලෙන් බැඳෙනවිට ඕනෑම ගරුකර ආණ්ඩුකාර උතුමානත්වයන්සේයේ එක්කරගනිම ගැනුම්කාරයාට දැන්වූ වහාම ඕනෑකරන ඇප සම්පූර්ණකර දෙන්නට නොදෙදුනේවිනම්, ඉහතකී බැඳෙනවිට යෙදුනු දහයෙන් එක දඩට වෙනුව අල්ලාගන්නට යෙදේ.

ඇපට බදිනලද බස්පවල පෙන ඉඩම් ඇපට බැඳීමට මනාප බවකිසා ඒ ඉඩම් අයිතිකාරයා විසින් අත්සන්කර දෙනලද ලියමක් නැතුව එම බස්ප බාර ගන්ට නොසෙදේ.

F. W. BOWES, for Government Agent.

Anuradhapura Kachcheri, September 28, 1895.

ඇපට දෙනලද සියළුම බස්පවල සඳහන්වෙන ඉඩම්, අත්කීසි උකසකට ඇපකට බැඳිනැති ගැටිලට ගම් බිම් ලියා සටහන්කරණ රිජිස්ට්‍රාර් නැතහොත් සහතික පත්‍රයක් ලබාගෙන එම සහතිකපත්‍රය ඒ බස්ප සමඟ එවන්ට ඕනෑම. එම සහතිකපත්‍රය ඇපදෙන නැතැත් නාගේ විඤදමෙන් ලබාගන්ට ඕනෑම. ඉහත සඳහන් කල පාලම් රේන්දවලට රේන්දකාසි අයකෙරීම, ආණ්ඩුවේ ප්‍රකාශපත්‍රවල නියමකර තිබෙනනා වූ සාන වලදීම අයකරගවා මිස, වෙන මොනම සානසකදී වත් අයකරන්ට බැරිස.

වැඩිදුර කරණ ආණ්ඩුවේ ඒජන්තලත්තාන්සේ ගෙන් දැනගන්ට පුළුවන.

වැඩිදුර කොන්දේසි විකිනීම පටන්ගන්ට ප්‍රථමයෙන් කියවා තේරුම්කර දෙනුලැබේ.

එච්. ඩේස්, ඒජන්තලත්තාන්සේ.

විෂි 1895 ක්වු සැප්තැම්බර් මස 27 වෙනි දින රත්නපුරේ කම්බේරිදේදිය.

IN accordance with the requirements of section 4 of the Opium and Bhang Ordinance, No. 2 of 1893, I hereby given notice that the license for the sale by retail of opium and bhang within the limits of the Local Board town of Ratnapura for the year commencing January 1, 1896, will be one in number. The said license will be put up for sale by public auction at the Government Agent's Office, Ratnapura, at noon on Tuesday, October 29, 1895, and will be issued in accordance with the provisions of the aforesaid Ordinance, and under the following conditions, viz. :-

- 1. That the place licensed shall not be opened to the public before 6 A.M. or after 9 P.M.
2. That the place licensed shall be subject to inspection, and that no disorderly conduct be permitted therein.
3. That the place licensed be always kept clean.
4. That no opium be sold to any woman, or any child under the age of fifteen years, or to any intoxicated person.
5. That the licensee shall affix in some conspicuous part of his shop a board with his name, the number of the shop, and the words "Licensed to sell Opium by Retail" painted on it.
6. That no person other than the licensee shall sell or expose for sale any opium or bhang under his license, either as agents or servants of the licensee, unless the names of such agents or servants be first registered in the Local Board Office.
7. The purchaser of the retail license must take out a wholesale license, and no wholesale licenses will be issued to any but to the retail dealer.

H. WACE, Chairman, Local Board.

Local Board Office, Ratnapura, September 25, 1895.

IT is hereby declared that the village called Noochiyagama in Wilachchiya korale of Nuwaragampalata, in the North-Central Province—bounded on the north by upper appurtenance of tank bed at Nachchiyagama, south by open land or Wembuwa at Hamillekulam, east by Halmillekulamhinna, west by Marakkayagama-ela—is an infected area according to the 3rd clause of Ordinance No. 9 of 1891.

IT is hereby declared that the villages called Pandiyan-kadawala and Kopakulam, in Weh-Tulana of Kenda korale, in the Nuwaragam palata of the North-Central Province—bounded on the north by Hinna, south by Weheragala, east by Thonigala, west by Malwatu-oya—are an infected area according to the 3rd clause of Ordinance No. 9 of 1891.

F. W. BOWES, for Government Agent.

Anuradhapura Kachcheri, September 25, 1895.

**S**PECIFICATION, published as required by section 43 (4) of the Irrigation and Paddy Cultivation Ordinance, No. 23 of 1889, showing the Allotments of Land (including Crown Land) to be benefited by the construction of the Bowetenna-ela at a cost of Rs. 8,301; the names, so far as they can be ascertained, of the proprietors of such allotments; and the amounts due upon each allotment.

No.	Name of Allotment or Field.	Name of Proprietor.	Survey Reference.	Extent. A. R. P.	Charge or Rate
					in perpetuity for Interest and Upkeep at Rs. 1 per Acre. Rs. c.
<i>Private Lands.</i>					
1	Ihelawelikada	Aluwihare President. Estate of Weragama Loku Nilame and Hettihewage Siman Appu, Renter	—	0 3 0	0 75
2	Penalabadiyakumbura	do.	—	0 3 0	0 75
3	Kalugahanila	do.	—	0 3 0	0 75
4	Henissara	do.	—	0 2 16	0 60
5	Wagahanila	do.	—	0 3 0	0 75
6	Welgahanila	do.	—	0 3 0	0 75
7	Milagahanila	do.	—	0 3 0	0 75
8	Siyambalagahanila	do.	—	1 0 20	1 13
9	Serugahamulapela	do.	—	0 1 20	0 38
10	Totapolagawakumbura	do.	—	0 2 16	0 60
11	Pihillakotuwa	do.	—	0 3 0	0 75
12	Hettiyapanguwa	do.	—	0 2 16	0 60
13	Hingugepela and Lekanpanguwa	do.	—	1 3 20	1 88
14	Rekenapanguwa	do.	—	0 3 0	0 75
15	Kumbukgahamula	do.	—	0 3 0	0 75
16	Radawelapanguwa	do.	—	1 2 0	1 50
17	Pallegamapanguwa	do.	—	1 3 20	1 88
18	Andamgahamulakumbura	do.	—	0 2 16	0 60
19	Katugahatenna	do.	—	1 2 0	1 50
20	Kankanapanguwa	do.	—	1 2 0	1 50
21	Henwalagawakumbura	do.	—	0 3 0	0 75
22	Kongahaira	do.	—	0 3 0	0 75
23	Bowetennapanguwa	do.	—	0 3 0	0 75
24	Mukalanyayapanguwa	do.	—	0 3 0	0 75
25	Serugahamulakumbura	do.	—	1 0 20	1 13
26	Baliyedurapanguwa	do.	—	1 2 0	1 50
27	Udapanguwa	do.	—	1 2 0	1 50
28	Kiradurapanguwa	do.	—	1 2 0	1 50
29	Manumnila	do.	—	0 3 0	0 75
30	Vidanamuttettua	do.	—	1 2 0	1 50
31	Kandewetichiira	do.	—	1 2 0	1 50
32	Kudamigahaira	do.	—	1 2 0	1 50
33	Mahamigahaira	do.	—	1 2 0	1 50
34	Paranchikiriypanguwa	do.	—	0 3 0	0 75
35	Galpallaha	do.	—	0 0 30	0 19
36	Pahalawilikade	Tenna Dissawa	—	0 3 0	0 75
37	Lunumindegahakumbura	do.	—	1 0 20	1 13
38	Gangwasama	do.	—	1 3 20	1 88
39	Wagala	do.	—	3 0 0	3 0
40	Kudakatukenda	do.	—	1 0 20	1 13
41	Ketapadiya	do.	—	1 2 0	1 50
42	Kotuawela	do.	—	0 3 0	0 75
43	Mahairawela, Kahatagahaira	do.	—	0 3 0	0 75
44	Millagahakumbura	do.	—	0 3 0	0 75
45	Wagala	do.	—	0 3 0	0 75
46	Elapota	do.	—	0 1 20	0 38
47	Pallekumbura	do.	—	1 0 20	1 13
48	Godakumbura	do.	—	1 2 0	1 50
49	Kubukgahakumbura	Minneriya, late Ratemahatmaya	—	0 3 0	0 75
50	Waduwakumbura	Estate of Ambana Ukuwela Arachchi	—	0 3 0	0 75
51	Dambagahakumbura	do.	—	0 3 0	0 75
52	Waduwakumbura	Andawela Alutgedara Kastura	—	0 3 0	0 75
53	Millagahakumbura	Andawalamalliya	—	0 3 0	0 75
54	Do.	Hulangamuwa, Ratemahatmaya of Matale East	—	0 3 0	0 75
55	Kahatagahaira and Kolangahaira	do.	—	1 2 0	1 50
56	Migahakumbura	Nalande Kaludureya and Kudaya	—	0 3 0	0 75
57	Do.	Kiribanda and Tikiri Menika	—	0 3 0	0 75
58	Do.	Estate of Weragama Loku Nilame	—	1 0 20	1 13
59	Do.	Hettihewage Siman Appu, Renter	—	1 0 20	1 13
60	Bandarapalayagekumbura	Estate of Weragama Loku Nilame	—	2 2 20	2 63
61	Galagawakumbura	Naliyakamala Sarugahagedara Omaru	—	1 3 20	1 88
62	Moragahakumbura	do.	—	0 3 30	0 94
63	Katubullapanguwa	Hettihewage Siman Appu, Renter	—	0 3 0	0 75
64	Katukendagahakumbura	Gonawala Abdul Cader Hajjar	—	1 2 0	1 50
65	Debagahakumbura	Rajjammuna Ahamado	—	1 2 0	1 50
66	Moragahakumbura	Nalakanate Natchira	—	0 3 0	0 75
67	Dambagahakumbura	Bowetenna Dingiri	—	0 3 0	0 75
68	Guradagahakumbura	do.	—	0 3 0	0 75
69	Kongahakumbura	Nalakanate Sulama Kandu	—	1 2 0	1 50

No.	Name of Allotment or Field.	Name of Proprietor.	Survey Reference.	Extent.			Charge or Rate in perpetuity for Interest and Upkeep at Re. 1 per acre. Rs. c.
				A.	R.	P.	
70	Migahakumbura	Kumbaloluwe Ukkua Henaya	—	0	1	20	0 38
71	Do.	Alutgedara Udumankandu	—	0	0	30	0 19
72	Migahakumbura	Naliyakanate Arachillagedara Kandu	—	0	0	30	0 19
73	Millagahakumbura	do.	—	0	1	20	0 38
74	Do.	Naliyakanate Arachillagedara Kandu	—	0	1	20	0 38
75	Gambirigahakumbura	Ukkua Vel Dureya	—	0	3	0	0 75
76	Gurandagahakumbura	Alutgedara Mammadu	—	1	2	0	1 50
77	Puappitiyakumbura	Andawela Appuhami Arachchi	—	0	3	0	0 75
78	Galagawakumbura	do.	—	0	3	0	0 75
79	Puappitiyakumbura	Medagedara Dothuwa	—	0	3	0	0 75
80	Gurandagahakumbura	Opalgala Punciappuhami Arachchi	—	0	3	0	0 75
81	Galagawakumbura	do.	—	0	2	10	0 57
82	Milagahakumbura	Galagawagedara Puncheda	—	0	3	0	0 75
83	Milagahakumbura, Gurandagahakumbura, and Upasekayakumbura	Udagedara Malliya	—	1	2	30	1 69
84	Galagawakumbura	Mahakanattagedara Kastura	—	0	1	20	0 38
85	Gurandagahakumbura	Gammullagedara Appuhami	—	0	1	20	0 38
86	Gurandagahakumbura and Hambahagawaktumbura	Alutgedara Ukku	—	1	0	20	1 13
87	Gurandagahakumbura	Makulemada Suruhami	—	0	1	20	0 38
88	Upasekakumbura	Wattegedara Sallu	—	0	2	10	0 57
89	Wiragahakumbura	Galagawagedara Meniki	—	0	2	10	0 57
90	Wiragahakuwiragahakumbura	Galagawagedara Puncheda	—	0	2	10	0 57
91	Maditiyagahakumbura	Ogalawatta Pina	—	1	0	20	1 13
92	Kohambagahakumbura	Mahakanatagedara Ukku	—	0	1	20	0 38
93	Do.	Medagedara Malinda	—	0	2	10	0 57
94	Dambagahakumbura	Mahakanatagedara Lattuawatta	—	1	2	0	1 50
95	Kolangahakumbura	Mahakanatagedara Ganguwa	—	1	2	0	1 50
96	Kahatagahaira	Talagahagedara Naida	—	0	3	0	0 75
97	Do.	Elagawagedara Malingu	—	0	3	0	0 75
98	Do.	Mahakanatagedara Appuwa.	—	0	3	0	0 75
99	Kolangahakumbura	Medagedara Kastura	—	0	1	20	0 38
100	Do.	Welagedara Tikira	—	0	1	20	0 38
101	Do.	Wattegedara Appuwa Paindarkaraya	—	0	1	20	0 38
102	Do.	Estate of Weragama Loku Nilame	—	0	1	20	0 38
103	Dunumadulgahakumbura	do.	—	0	3	0	0 75
104	Do.	Estate of Owala Gurunnehale Appu	—	0	3	0	0 75
				97	1	4	97 46
<i>Crown Grants.—Preliminary Plan 4,238.</i>							
105	Gangagawaroda	Crown	11272	2	0	15	—
106	Do.	do.	11274	2	1	2	—
107	Katupullawattekele	do.	11280	5	1	34	—
108	Gangagawaroda	do.	11284	1	0	18	—
109	Do.	do.	11285	10	2	37	—
110	Velagawayaya	do.	11287	5	0	37	—
111	Sidiranvelamulayaya	do.	11288	9	0	0	—
112	Do.	do.	11289	8	0	8	—
113	Do.	do.	11290	3	2	13	—
114	Do.	do.	11291	2	1	39	—
115	Gangagawaroda	do.	11292	4	1	10	—
116	Gorakagahakinda	do.	11293	7	1	30	—
117	Do.	do.	11295	4	3	31	—
118	Do.	do.	11297	4	2	0	—
119	Sidiranwelamulayaya	do.	11299	3	2	30	—
120	Do.	do.	11300	3	2	0	—
121	Do.	do.	11302	4	3	2	—
122	Do.	do.	11303	4	1	0	—
123	Do.	do.	11304	4	3	8	—
124	Do.	do.	11305	2	3	28	—
125	Do.	do.	11306	6	1	28	—
126	Leweleyaya	do.	11307	5	0	26	—
127	Do.	do.	11308	6	1	37	—
128	Sidiranvelamulayaya	do.	11310	7	0	0	—
129	Do.	do.	11312	5	2	4	—
130	Do.	do.	11314	3	3	28	—
131	Gorakagahakinda	do.	11315	3	1	22	—
132	Do.	do.	11319	7	1	6	—
133	Do.	do.	11320	3	1	10	—
134	Pinketiyaelayaya	do.	11322	16	2	17	—
135	Leweleyaya	do.	11324	2	1	8	—
136	Do.	do.	11326	3	3	24	—
137	Do.	do.	11327	2	2	0	—
				168	3	32	

No.	Name of Allotment or Field.	Name of Proprietor.	Preliminary Plan.	Extent.			Charge or Rate in perpetuity for Interest and Upkeep at Rs. 1 per Acre.
				A.	R.	P.	
<i>Stream Reservations (Crown Land).</i>							
138	Gangagawaroda	Crown	11275	2	2	23	—
139	Do.	do.	11278	2	0	9	—
140	Katupulawattakele	do.	11279	2	1	20	—
141	Gangagawaroda	do.	11282	1	3	18	—
142	Do.	do.	11283	4	1	8	—
143	Do.	do.	11292½	1	0	10	—
144	Gorakagahakinda	do.	11294	0	3	36	—
145	Do.	do.	11296	1	1	28	—
146	Do.	do.	11298	0	1	38	—
147	Leweleyaya	do.	11309	0	3	1	—
148	Sidiranvelamulayaya	do.	11311	1	1	28	—
149	Do.	do.	11313	0	3	2	—
150	Gorakagahakinda	do.	11316	1	1	18	—
151	Do.	do.	11318	0	3	18	—
152	Do.	do.	11321	1	0	36	—
153	Pinketiyaelayaya	do.	11323	4	0	5	—
154	Leweleyaya	do.	11325	1	0	9	—
155	Do.	do.	11328	1	0	31	—
				29	3	18	
<i>Claimed Lots.</i>							
156	Gangagawaroda	Ukkurula, late Arachchi of Ambana, claimant	11276	5	1	10	—

G. SAXTON,  
Assistant Government Agent.

Matale Kachcheri,  
September 21, 1895.

## LAND SALES IN THE NORTH-CENTRAL PROVINCE.

No. 902, N.-C. P.

Colonial Secretary's Office,  
Colombo, October 2, 1895.

ON Wednesday, November 20, 1895, at 12 o'clock noon, the Government Agent for the North-Central Province will put up to auction, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty-three allotments of land situated in the Nuwaragampalata division of the Nuwarakalawiya district of the North-Central Province.

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent.		
					A.	R.	P.
Preliminary plan 1,128.—Kanadara korale.							
3264	Kurinjankulamakudagama	Sellate, late Vel-vidane, and others	Crown	Jungle	6	2	0
3265	Do.	Punchirala Kadirata	do.	do.	4	0	8
Preliminary plan 1,186.—Kandara korale.							
3541	Mankulam	Sirala, Vel-vidane, and another	Crown	Jungle	3	3	25
Preliminary plan 1,187.—Kandara korale.							
3542	Mahanochikulama	Koralage Appuhami	Crown	Jungle	3	2	10
Preliminary plan 1,190.—Kandara korale.							
P 123	Betkewa	Crown	Wannihami Lekama	Old jungle	0	0	12
3547	Do.	K. Udayare and another	Crown	Jungle	3	2	13
3548	Do.	Kirihamige Kapurala	do.	do.	3	2	34
3549	Lulnewa	P. Banda, Vidane	do.	do.	9	1	16
3550	Betkewa	Punchirala Arachchi	do.	do.	2	1	24
3551	Do.	do.	do.	Threshing-floor	0	1	9
3552	Do.	P. Sellate and another	do.	Jungle	3	0	9
Preliminary plan 1,191.—Kanadara korale.							
3553	Panichohikadawala	Sellate Wedaralage Banda	Crown	Jungle	2	1	34



Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.
Preliminary plan 1,192.—Kanadara korale.					
3554	Kokmaduwa	S. Kirihami, Peon	Crown	Jungle	2 3 18
3555	Do.	Crown		Punchirala Vel-vidane	0 0 30
3556	Do.	do.		Wannakurula Gama- rara	Cleared ground 0 2 34
Q 123	Do.	do.	Seerala Lekama and others	do.	0 0 4
Q 123½	Do.	do.	do.	do.	0 2 15
Preliminary plan 1,195.—Kanadara korale.					
3561	Karidikkulama	A. T. Banda, Teacher	Crown	Jungle	5 1 18
Preliminary plan 1,204.—Kanadara korale.					
3578	Kohombagaskada	P. Ukkurula and another	Crown	Jungle	4 2 7
3579	Do.	—	do.	do.	2 3 18
Preliminary plan 1,206.—Kanadara korale.					
3581	Ellewewa	Selemburula Liyana Arachchi	Crown	Jungle	12 1 23
3582	Do.	—	do.	Threshing-floor	0 0 32
3583	Do.	Sellatege Mudalihami	do.	Jungle	* 1 0 32
3584	Do.	Punchirala Gamarala	do.	do.	0 3 14
Preliminary plan 504.—Nuwaragam korale.					
1836	Pahala Talawa	U. R. Banda	Crown	Low land	10 1 1
1837	Do.	do.	do.	do.	14 2 20
Preliminary plan 1,301.—Wilachohiya korale.					
3878	Marakkayagama	A. Nambirala	Crown	Jungle fit for paddy	2 3 9
Preliminary plan 1,225.—Kadawat korale.					
3569	Kidagalegama	S. Kadira Velate	Crown	Low jungle fit for paddy	0 3 32
Preliminary plan 1,197.—Kadawat korale.					
3564	Katukeliyawa	K. Nayide Hengiliya and another	Crown	Land suitable for paddy	3 3 36
Preliminary plan 1,266.—Kadawat korale.					
3749	Wiralnurippuwa	H. G. Kirihami	Crown	Land suitable for paddy	3 1 32
Preliminary plan 1,278.—Kadawat korale.					
3774	Wadiwewa	Punchirala Wewu Lekama	Crown	Land suitable for paddy	2 0 11
Preliminary plan 1,289.—Kadawat korale.					
3828	Galkandegama	Sinnate, Vel-vidane, and six others	Crown	Land suitable for paddy	10 0 22
3829	Do.	do.	do.	do.	2 3 34

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Central Province.

By His Excellency the Governor's command,  
E. NOEL WALKER,  
Colonial Secretary.

No. 902, N.-C. P.

වර්ෂ 1895 න්වැනි ඔක්තෝබර් මස 2 වෙනි දින කොළඹ  
මහසෙනෙට්ටුවේ සභාවේ සභාපතිවරයා විසින්

දැනට අනුරාධපුරේ ආණ්ඩුවේ ඒජන්තවරයා විසින් මෙහි සහකරු වන ආණ්ඩුවේ සහකරු වන ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1895 න්වැනි ඔක්තෝබර් මස 20 වෙනි දින වූ දින දවල් දෙදෙනෙහි අනුරාධපුරේ කවිවෙරියේදී වෙන්දේසිකර විකුණනු ලබන සේදනවා ඇත.

දැනට අනුරාධපුරේ ආණ්ඩුවේ ඒජන්තවරයා විසින් මෙහි සහකරු වන ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1895 න්වැනි ඔක්තෝබර් මස 20 වෙනි දින වූ දින දවල් දෙදෙනෙහි අනුරාධපුරේ කවිවෙරියේදී වෙන්දේසිකර විකුණනු ලබන සේදනවා ඇත.

සිතියම 1,128. කනදරාකෝරලේ. අයිතිකම් කියවනා—මවුත්ත.

නො.	මම.	ඉල්ලුම්කාරයා.	අත්දම.	මහස. අ. රු. ප.
3264	කුරින්පත්තිකුලම කුඩාමම	සෙල්ලාගේ වෙල්ලිදාගේ සහ තවත් අයවල්	කැලේ	6 2 0
3265	එම	පුත්තිරල කදිරුගේ	එම	4 0 8
සිතියම 1,186.				
3541	මාත්කුලම	සිරිල වෙල්ලිදාගේ සහ තවත් අය	කැලේ	3 3 25
සිතියම 1,187.				
3542	මහනොවිච්ඡුලම	කෝරලගේ අප්පහාමි	එම	3 2 10
සිතියම 1,190. අයිතිකම් කියවනා—වත්තිහාමි ලේකම.				
P 123	මේත්තුව	මවුත්ත	මහළු කැලේ	0 0 12



இல.	சூழ்ச்சி.	கேள்விக்காரன் பெயர்.	விவரம்.	வீசாலம். அ. மு. ய.
3541	மாங்குளம்	பிளான இலக்கம் 1,186, கனதராககோற்றை. சீராலவெலவிதாண	காடு	3 3 25
3542	மகாபொசுச்சிக்குளம்	பிளான இலக்கம் 1,187, கனதராககோற்றை. கோரூலகே அப்புக்காமி	காடு	3 2 10
P 123	பெற்கேவா	பிளான இலக்கம் 1,190, கனதராககோற்றை. உரித்தாளி—வணனிகமலேககம். முடி	பழயகாடு	0 0 12
3547	பெற்கேவா	உரித்தாளி—முடி. கே. உடையாரா	காடு	3 2 13
3548	ரெடி	கிரிகாமிகே கப்பரூலை	ரெடி	3 2 34
3549	லுலனேவா	பி. கந்தவீதாண	ரெடி	9 1 16
3550	பெற்கேவா	புஞ்சிரூலை யாராச்சி	ரெடி	2 1 24
3551	ரெடி	பி. செவலாததை	சூழ்ச்சி அடுக சூழ்ச்சி மநிலம்	0 1 9
3552	ரெடி	பிளான இலக்கம் 1,191, கனதராககோற்றை. செவலாததை தவெதரூலகேவ ண்டா	காடு	3 0 9
3553	பனிசங்ககடவெவா	பிளான இலக்கம் 1,192, கனதராககோற்றை. எஸ். கிரிகாமி பியோண	காடு	2 1 34
3554	கொகமடுவ	உரித்தாளி—புஞ்சிரூலை வெலவிதாண. முடி	காடு	2 3 18
3555	கொகமடுவ	உரித்தாளி—வணககுராண கமரூணை. ரெடி	வெளிநிலம்	0 0 30
3556	கொகமடுவ	உரித்தாளி—சீரூலேககம். முடி	கூடுதப்பட்டநிலம்	0 2 34
Q 123	கொகமடுவ	பிளான இலக்கம் 1,195, கனதராககோற்றை. உரித்தாளி—முடி.	ரெடி	0 0 4
Q 123	ரெடி	எ. ரி. பண்டா	ரெடி	0 2 15
3561	சரடிக்குளம்	பிளான இலக்கம் 1,204, கனதராககோற்றை. பி. உககுராண	காடு	5 1 18
3578	கொகொம்பகஸ்கட	பிளான இலக்கம் 1,206, கனதராககோற்றை. செலம்புரூலை விடனயாராச்சி	காடு	4 2 7
3579	ரெடி	—	ரெடி	2 3 18
3581	எலவெவா	செவலாததை முதலிகாமி	காடு	12 1 23
3582	ரெடி	புஞ்சிரூலைகமரூலை	சூழ்ச்சி அடுக சூழ்ச்சி மநிலம்	0 0 32
3583	ரெடி	பிளான இலக்கம் 504, நுவரகாமகோற்றை. யு. ஆர். பண்டா	காடு	1 0 32
3584	ரெடி	—	காடு	0 3 14
1836	பகலதலானவ	பிளான இலக்கம் 1,301, விலவாச்சியகோற்றை. எ. நம்பிராண	பள்ளநிலம்	10 1 1
1837	ரெடி	—	ரெடி	14 2 20
3878	மரக்கயகம்	பிளான இலக்கம் 1,225, கடவாற்கோற்றை. எஸ். கதிரவேலாததை	நெற்பயிர்க்காடு	2 3 9
3569	கிடகலகம்	பிளான இலக்கம் 1,197, கடவாற்கோற்றை. கே. என். கெணகிவிய	நெற்பயிர்க்காடு	0 3 32
3564	கட்டுக்கெவியாவை	பிளான இலக்கம் 1,266, கடவாற்கோற்றை. எச். ஜி. கிரிகாமி	நெற்பயிர்நிலம்	3 3 36
3749	விரலமுறிப்பு	பிளான இலக்கம் 1,278, கடவாற்கோற்றை. புஞ்சிரூலைவெவுலேககமா	நெற்பயிர்நிலம்	3 1 32
3774	வடிவெவா	பிளான இலக்கம் 1,289, கடவாற்கோற்றை. சினனாததை வெலவிதாண	நெற்பயிர்நிலம்	2 0 11
3828	கலகண்டேகம்	—	நெற்பயிர்நிலம்	10 0 22
3829	ரெடி	—	ரெடி	2 3 34

இக்காரணிகளைப் பற்றிய மேலதன் விவரங்களைச் சோவையா ஜெனறலதுரை யவர்களிடத்திலும் விற்பன  
வின் கொந்திசைசூழித்து அனுராசுபாத்து கவற்றணமேந்து ஏசனறுத்துரை யவர்களிடத்திலும் கேட்டறிந்து  
கொள்ளலாம்.

தேசாதிபதி டீகோத்தமா அவர்களினது கட்டணியின்படி,

ஈ. நோவல் உவாக்கர்,  
இராசாங்க விசைதா.